

සේරසේදුතල තා නැලඹුව

Sinhali

المكتب التعاوني لل大雨 وارشاد وتأهيل المهاجرين سلطنة عمان
العنوان: شارع ١٧٣٦، قرية العصافير، العين، عمان ٢١٥٣٣
الهاتف: +٩٦٧٨٠٣٧٣٧٣٧ | البريد الإلكتروني: sultanhah22@outlook.com

THE COOPERATIVE OFFICE FOR CALL & FOREIGNERS GUIDANCE AT SULTANAH
Tel: +967-80377777 | Fax: +967-80377555 | Website: 115631.K.S.A | E-mail: sultanhah22@outlook.com



أحكام الطهارة والصلة

أعده وترجمه للغة السنهاية

شعبة توعية الجاليات بالزلفي

الطبعة الثانية: ١٤٢٢/٩

ح المكتب التعاوني للدعوة والإرشاد وتوعية الجاليات بالزلفي ، ١٤٢٠

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

المكتب التعاوني للدعوة والإرشاد وتوعية الجاليات (الزلفي)

الطهارة والصلة - الزلفي

٢٤ ص ١٧/١٢ سم

ردمك : ٩٩٦٠-٨١٣-٦٥-٧

(النص باللغة السنهاية)

١ - الطهارة ٢ - الصلة

ديوي ٢٥٢،١ ٢٠/١٦٠٦

رقم الأيداع : ٢٠/١٦٠٦

ردمك : ٩٩٦٠-٨١٣-٦٥-٧

الصف والإخراج: شعبة توعية الجاليات بالزلفي

ಕರ್ರಹ್ದಿಕಾರ ಹಾ ನಾಮದ್ವಂ أحكام الطهارة والصلوة

ಕರ್ರಹ್ದಿಮಾ ಹಾ ಧರ್ರಹ್ದಿಮಾ

ಪಿರಿಟ್ಯಾ ಕಿರಿಮ ಷಣ್ಣಾ ವ್ಯಾಪಿ ಶಲಯ, ಮಿಳ್ಳುಡ್ ಶಲಯ ಹಾ ಮೇಲೈನಿ ಶಲಯ ಪರಿಖರಣ್ಯ ಕರನ್ನು ಲೆವೆ. ಉಚೇಮ ಹಾವಿನ್ ಕಾಲ ಶಲಯದ್ ಪಿರಿಟ್ಯಾ ಕಿರಿಮ ಷಣ್ಣಾ (ನಾವಿನ್) ಪರಿಖರಣ್ಯ ಕಾಲ ಹಾಕೆ. ಮೇಚೇಮ ಶಲಯಾಹಿ ಪಿರಿಟ್ಯಾ ದ್ಯಾಸಕ್ ಮಿಗ್ರಾಣ್ಯಾವಿಮೆನ್ ಕಿಸಿಯಾಮಿ ಲೆನಾಸಕ್ ನೋವಿ ಶಯ ಅಲೆರ ನಾನೆನೆವಾಯೆ ಪವಿನಿನೆನ್ನ್ದ, ಶಯ ಪಿರಿಟ್ಯಾಲೆವಿ. ನಾಮ್ರನ್ ಅಪಿರಿಟ್ಯಾ ದ್ಯಾಸಕ್ ಶಲಯಾಹಿ ಮಿಗ್ರಾಣ್ಯಾವಿಮೆನ್ ಶಮ ಶಲಯ ಅಪಿರಿಟ್ಯಾಲೆವಿ. ಲನಾತಿ, ಶಮಗಿನ್ ಶಲಯಾಹಿ ಘ್ರಾಂತಾ, ಆಹಾಯ ಹಾ ರಸದ ಯನ ಯಾಮಿ ಲೆನಾಸಕ್ ಜ್ಯೇಶಿಮೆನ್ ಪಾಮಣ್ಣಿ. ಲನಾಮ್ರನ್ ಮೇಲೈನಿ ಕಿಸಿಯಾಮಿ ಲೆನಾಸಕ್ ನೋವಿನೆನ್ನ್ದ, ಶಯ ಪಿರಿಟ್ಯಾ ಕಿರಿಮ ಷಣ್ಣಾ ಪರಿಖರಣ್ಯ ಕಾಲ ಹಾಕೆ. ಉಚೇಮ ಪಾನಯ ಕಿರಿಮೆನ್ ಅಷ್ಟ ಹಾರ್ಷನಾಯಾಹಿ ಹಾನಿಲೆವಿ ಆನ್ತಿ ಶಲಯದ್ ಹಾವಿನ್ ಕಾಲ ಹಾಕೆ. ನಾಮ್ರನ್, ಬಲ್ಲನ್ ಹಾ ರ್ಯಾರನ್ ಪಾನಯ ಕಿರಿಮೆನ್ ಅಷ್ಟಲ್ಲಿ ಹಾನಿಲೆವಿ ಶಲಯ ಅಪಿರಿಟ್ಯಾಲೆವಿ.

ಅಪಿರಿಟ್ಯಾ ದ್ಯಾಸಿನ್ ವ್ಯಾಲಕ್ ಜಿಲೆಮ ಹಾ ಅಪಿರಿಟ್ಯಾಲ್ಲಿ ದ್ಯಾ ಸೆಂಡ್ ಪಿರಿಟ್ಯಾ ಕಿರಿಮ ಮ್ರಾಂತಿಲಿ ವರಯಾಕ್ಕು ಅವಣ್ಯಾಯಾದಿ. ಉಚೇಮ ಗ್ರೆರಾಯೆ ಹಾ ಪ್ರಾಂತಿಲಿ ನಾತ್ಯಿಸಯಕ್ (ಅಪಿರಿಟ್ಯಾ) ನಾವರ್ಯನೆನ್ನಾತಿ, ಉಹಿ ಪೆನೆನಾ ದ್ಯಾ ಹಾನಿಲೆವಿ ನೊಕ್ ಸೆಂಡ್ ಘ್ರಾಂತಾ. ಮೆಯವ ಲೆ ರಾಧಾಹರಣ್ಯಕ್ ಲೆವಿ. ಸೆಂಡ್ಮೆನ್ ಅಷ್ಟದ್ ಹಾನಿಕಾಲ ನೊಣ್ಯಾಕ್ ಯಾಮಿ ಸಿಲಿಕ್ವಾಣ್ಯಕ್ ಟ್ರ್ಯಾಲೆವಿನಾಮಿ ಅಷ್ಟನಾಯಕ್ ನೊಂತಿ. ನೊಂಪೆನೆನಾ ನಾತ್ಯಿಸಯನಾಮಿ ಉನ್ ವರಸಕ್ ಪಾಮಣ್ಣಿಕ್ ಸೆಂಡ್ಲಿ ಪ್ರಮಾಣವಿನ್ ಲೆವಿ.

පොලේවෙහි නැංසය තැවරුන්නම්, එහි ජලය ඉස්මෙන් එය පිරිසිදුවේ. එසේම නැංසයද්වායමයන්ම් එය වියලීමෙන් පිරිසිදුවේ. නැංසය ද්වායමය නොවන්නේන්නම්, ඉවත් කිරීමෙන් නොරව එය පිරිසිදු නොවන්නේය.

ନାକେଙ୍ଗ୍ରେ ଶୈତାନିରୀତି

- 1-යම් දෙයක් මිනිසාගේ ගැටුරයෙහි තැවතී, එය නැඩ්සයද, නැද්ද යන බව මහු නොදන්නේන්නම්, ඒ පිළිබඳව (කිසිවෙකුගෙන්) විමසීම හෝ සේදීම අනුවශ්‍යවේ.
 - 2-මිනිසෙකු තම සලාතය (නැමුදුම) අවසන් කළ පසු, තම ගැටුරයෙහි හෝ ඇදුමෙහි හෝ නැඩ්සයක් දුටු තමුන්, මහු ඒ ගැන නොදැන සිවිලෝන්නම්, හෝ දැන සිටි තමුන් අමතක වුයේනම්, එවිට මහුගේ සලාතය තිබුරදිවේ.
 - 3-ඇදුමෙහි නැඩ්සය තැවරුණු සේරාතය පැහැදිලි නොවන්නේද, එවිට මූල ඇදුම් සේදීය යුතුයි.
 - 4-නැඩ්සය විවිධ ව්‍යුහයෙන් පවතී. එවා මෙමසය.

ଫ୍ରେଶମ୍ବୁଦ୍ଧ

ଫୁ-ଫୁଲ ପଦ୍ମ

ମୁଣ୍ଡା କଲ୍ପିତ ପଦ୍ଧତିରେ ନାହିଁ ଗନ୍ଧିଯଙ୍କ ଜୀବନ ଜ୍ଞାନ ଆବଶ୍ୟକ ହେଉଥିଲା.

୭-ଅତ୍ୟ ମହୀ

කාම මෙශ්වන සමයේදී පිටවෙන සැවලු ගතියන් යුත් සූදු පාල දියරය.

මෙම න්‍යායයන් ගැරිරයෙහි හෝ අදුමෙහි තැවරණේනම්, එය සේදීම අවශ්‍ය වේ. එය තෙනත ගතියෙන් තිබෙනම්, සේදීමද, වියලි තිබෙනම්, එය සිටීමද සතුවුදායක වේ.

ర-మ్రుతు గా గోమ

అన్నచవ కిరిమయ అన్నమతియ నొలద చన్సెన్సుగే మ్రుతు బా గోమ నాచిష్య. లనమ్రత అన్నచవ కిరిమయ లడ చన్సెన్సుగే మ్రుతు బా గోమ నాచిష్య నొవన్నెన్య.

మల్ముతు రణకీరీమ

1-వైషికిలియం పివిషిమయ షేర (విషమిల్లాహి, అల్లాఖుమిల ఉన్ని అర్ధాంబిక తినలే (కో)ఘ్రాబితి లలే (కో)ఘబాభితి)

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

యన్నమెన్ పాపా వంతి పాయ ఛ్యదిరెయం తాబియ ఔన్యాయి. ఆపణ్య పింత వన విం క్ర గ్ఫరాంక (గ్రౌరునక) యన్నమెన్ పాపా దక్కశ్శ పాయ ఛ్యదిరెయం తాబియ ఔన్యాయి.

2-అల్లాఖుగేన్ నామయన్ చండిహన్ డే నొపాల్మెంతి. అన్యర్థ అహన్మెంతి యాది మధ్య లియం పాపున్నెన్నెనామి, లియ పాల్మెంతి బాకా.

3-వింతా చెప్పాన (పింతని)లం లల మ్రుతు, పాహకిరిమెండి ‘కిల్లావం అచిమ్ముబం హో పాప్ముల్లాబం హో చిరిమెన్ వైలుకీ చిరిమ.

4-మినిష్యన్గే షేనిమెన్ వైలుకీమ చండిహా నమ ఆవిరణయ (ఆవయ కాల ఔన్య ప్రశ్నెగ) ఆవయనయ కిరిమ. పిరితిన్ షేషాణియ చిల దుఃఖియ దక్కమాద, చెప్పిన్ మ్రుతు గెరియంద ఆవయనయ కిరిమ ఆవిరణయ. లనమ్రత, నామంల ఉప్పుకరన ఆవచ్చావె (పామనక్) చెప్పిన్గే మ్రుతు వింతా పాపున్య ఔన్యాయ.

5-గెరియం హో ఆశ్రమణి లలమ్రుతు, నాపెమెన్ వైలుకీ చిరిమ.

6-మల్ముతు పా కలుషిన్ ఆప్య తలయెన్ పిరిష్ట కిరిమ హో తలయెన్ నొలమెన ఆవచ్చావెల కచించి, గల్ బా మెల్లెని డే గెనిన్ పిరిష్ట కిరిమ బా లే చండిహా వంతి అనా బావినా కిరిమ.

වුල (දෑචනය) තරීම

වුල (දෑචනය) කිරීමෙන් තොරව ඉටු කරන සලාතය (නැමුදුම) පිළිගනු නොලබන්නේය. මේ පිළිබඳව නඩු මූහම්මදු (සල්) තුමා මෙයේ පටසන්නේය.

【 إن الله لا يقبل صلاة أحدكم إذا أحدث حتى يتوضأ 】

(رواه الترمذى وأبو داود)

වුල නිශ්චල වනවිට නැවත එය කරන තොක් මබාගෙන් කවරේකුගේ හෝ සලාතය අල්ලපෑ පිළි නොගන්නේය.

(තිරීමිදී හා අඩුදූඡිදී ගුන්ථ ඇසුරනි)

වුල කිරීමිදී අබණ්චතාවය හා පිළිවෙල් අනුගමනය කිරීම අතිවාර්යවේ. එසේම ජලය සකසුරුවමිකමින් (අවශ්‍ය ප්‍රමාණය පමණක්) පරිහරණය කිරීමද සතුවුදායකවේ. වුල කරමින් සිටි මිනිසෙකු දුටු නඩු මූහම්මදු (සල්) තුමා ‘නාස්ති නොකරන්න, නාස්ති නොකරන්න’ යනුවෙන් මහුව අනු කළේය.

(ඉඩිනා මාත්‍රා ගුන්ථ ඇසුරනි)

වුල කිරීමේ ක්‍රමය

- 1-වුල කරමි යනුවෙන් මුවින් නොපටසා, සිත්සනාතින් පමණක් නියියන් කිරීම. එනම්, ක්‍රියාවෙහි යෙදීමේ වෙනතාවන් සිත් සනන්තුල අධිස්ථානකර ගැනීමයි. පසුව **بسم الله بس** බිස්මිල්ලපෑ යනුවෙන් උසුරීම.
- 2-අත් ගදක මැණික් කටුව දක්වා තුන්වරක් සේදීම. (2 වැනි ජය රුපය බලන්න)
- 3-මුඛය හා නාසය තුන් වරක් සේදීම. (3 හා 4 වැනි ජය රුපය බලන්න)

4-දිගින් උඩු තලලේ සිට නිකව දක්වාද, පළලින් එක් කණ සිට අනෙක් කණ දක්වාද මුහුණ තුන්වරක් සේදීම. (5 වැනි ජයා රුපය බලන්න)

5-ඇඟිල්ලේ කෙළවර සිට වැලමිට දක්වා දැන් තුන් වරක් සේදීම. පළමුව දකුණුද, පසුව වමද සේදිය යුතුයි. (6 වැනි ජයා රුපය බලන්න)

6-හිස එක් වරක් පිටිමැදීම. එනම් තෙත් අතින් හිසේ මූල සිට අග දක්වාද, අගසිට මූල දක්වාද පිටිමැදීම. (7 වැනි ජයා රුපය බලන්න)

7-කණ් දෙක එක් වරක් පිටිමැදීම. එනම් ද්‍රව්‍ය ඇඟිල් දෙක කණ් දෙකකතුලද, මාපට ඇඟිල් දෙක කණ් දෙක පිටද වන සේ පිට මැදීම. (8 වැනි ජයා රුපය බලන්න)


8-ඇඟිල් ගෙළවර සිට වලුලුකර දක්වා දෙපා තුන් වරක් සේදීම. පළමුව දකුණුද පසුව වමද සේදිය යුතුයි. (9 වැනි ජයා රුපය බලන්න)

9-පසු නඩි (සල්) තුමාගේ මාර්ගයෙන් ලැබී ඇති පහත සඳහන් ප්‍රාථේලනාව උසුරිය යුතුයි.

أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمداً عبده ورسوله
අභ්‍යන්තර මල්ලෝධාන ඉල්ලෝධාන වහ්දු ලාභික ලුද වහ්දු
අන්න ම්‍රහම්මදන් ප්‍රබ්දුහු වරසුලහු

තේරුම්:

වත්දනාමනයට සුදුසේ අල්ලෙන් තඳාලා භාර අන් කිසිවෙකු තොමූනි බවත්, මහු කිසියම් ආලේග කරුවෙකු තොමූනි එකම දෙවියා බවත් සාක්ෂි දැමී. තවද, ම්‍රහම්මද (සල්) තුම මිහුගේ දායා හා දුත්‍යා බවද සාක්ෂි දැමී.



තා මේක් මත රෝගමදීම

ඉස්ලාම් ධර්මය භූග් (පාමේස්) මත මස්හු (පිටිමදීම) කිටීම සඳහා අවසරය ලබාදී සරලකර ඇත. මෙය නඩිනුමාගේද ගෙකි. නමුත් භූග් දෙක පැලුදීමට පෙර දෙද්වනය කර සිටිම කොන්තේසි ගෙකි. මස්හු කිටීම දෙපායන්හි පිටිපතුල විය යුතු අතර, එහි යටි පතුල නොවිය යුතුයි. ගම් රදි සිටින්නන්ට පිටිමදීමේ කාලය එක් දිවා හා රාත්‍රීයද, ගමනෙහි යෙදි සිටින මැනින්ට ද්වල් තුනක් හා රාත්‍රී තුනක්ද වේ.

මස්හු කිටීමේ කාලය අවසන්වීමෙන් හෝ, මස්හු කිටීමෙන් පසුව එය ගැලවීමෙන් හෝ, අනිවාර්ය ස්නානය සිදුවීමෙන් හෝ මස්හු නිශ්චලවේ. ස්නානය අනිවාර්යවුවන් ජ්ල ස්නානය කිටීම සඳහා එය (භූග්) ගැලවිය යුතුයි.

දෙශවතය තිශ්චල කරන කරණු

මෝස්සානයෙන් හෝ අයෝලිබයෙන් මලමුතා, වාතය, මනී, මදි හා විදි යනාදියෙන් කිසිවක් හෝ පිටවීම. මනී (ධාතු) පිටත් වන්නේනම්, එවිට ජල ස්නානය කිරීම අනිවාර්ය වේ. එසේම තින්ද යාම, ආවරණයෙන් තොරව මෝස්සානය ගැවීම, මටු මස් අනුහුත කිරීම හා සිහි බුද්ධිය තැනිවීම යනාදියන්ය.

අභ්‍යවරය ජල ද්නානය

අනිවාර්ය ජල ස්නානය කළ යුත්තේ පිළිසිදු කිරීමේ වෙනතා බේ(නියෝගනයේ)න් නාහය හා මූබයට ජලය ඇතුළු කිරීම සමඟම මුළු ගැටිරයම ජලයෙන් තැවෙළමකි. පහත සඳහන් කරණු පහක් මත ජල ස්නානය කිරීම අනිවාර්යවේ.

1-පිටිමියකුට හෝ ස්ත්‍රීයකුට නින්දෙන් හෝ අවධිව සිටියදී කාම මදයෙන් මනී (ධාතු) පිටවීම. නමුත්, කාම මදයෙන් තොරව මනී පිටත්වූයේනම්, ස්නානය කිරීම අනවායාවේ. එසේම මනී ගේවනයට බව හිළෙන් දැනුනද, එය මහු නුදුවීවේද මහුවද ස්නානය කිරීම අනවායාවේ. දාතුව දුඩු විට ස්නානය කිරීම අවායාවේ.

2-ස්ත්‍රී පුරුෂයන් ලිංගික ආර්ථාදයේ යෙදීම. එනම්, පුරුෂ ලිංග යේ මුළු යෝනිය තුළට පිටිසිලකි. එමගින් දාතුව පිටත් මුවද, නොමුවද ජල ස්නානය කිරීම අනිවාර්යවේ.

3-මසප්ලීම හා මදරු ප්‍රසුනයෙන් රැචිරය පිටත්වීම නැවතීම.

4-මරණය සිදුවීම.

5-කාගිර්වරයෙකු ඉස්ලාම් ධර්මය වෙළා ගැනීම.

ස්නානය අනිවාර්යවුවත්ව තහනම් දෙ'

- 1-අල්බරානය ඇල්ලීම, ඉස්ලීම, ගබ්දයෙන් හෝ නිශ්චබ්දයෙන් කුරානයෙන් හෝ එවැන්නෙකින්, බලමින් හෝ තොකලමින් පාරායනය කිරීම.
- 2-මස්පිද (දේවස්ථාන)යෙහි රඳී සිටීම. නමුත් ඇවිදීමෙන් පූජන යක් තොවන්නේය.

තයමුම් ක්රිම

ගමේ සිටියදී හෝ ගමනෙහි යෙදී සිටියදී හෝ තයම්මුම් කළ හැක. මෙය දේශ්වනය හා අනිවාර්ය ජ්ල ස්නානය වෙනුවට කරන එකකි. පහත සඳහන් කාරණාවලින් එකක් හෝ සඳහා මෙය කළ යුතුයි.

- 1-ජ්ලය තොලැනීම හෝ ලැබූ ජ්ලය පිරිසිදු කිරීම සඳහා ප්‍රමාණ වන් තොවීම. එනම් එයට පෙර ජ්ලය ලබාගත හැකිද යනු වෙන් සෙවිය යුතුයි. තොලැබෙන්නේනම්, හෝ ජ්ලය සම්පූර්ණ අති තමුන්, එය සෞයා යාමේදී තම පීවිතයට හෝ දෙනායට අනතුරක් සිදුවේ යයි බියට පත්වන්නේනම්, එවට තයම්මුම් කළ හැක.
- 2-දේශ්වනය (ඩුල්) කරන අවයවයන්හි තුවාල තිබේද එය සේදිය යුතුයි. ජ්ලයෙන් සේදීමේදී යම්කිසි හානියක් සිදුවෙනම්, ජ්ල යෙන් පිරිමැදිය හැක. එසේ පිරිමැදිමේදීද හානි සිදුවෙනම්, තයම්මුම් කළ හැක.
- 3-ජ්ලය හෝ කාලගුණය අධි ගිතල බැවින්, ජ්ලය හාවතා කිටීමෙන් බැඩාවන් සිදුවේ යයි බියවීම.
- 4-තිබෙන ජ්ලය බිමට ප්‍රාග්‍ය වී තිබීම.

ತಯಾರಿತಿ ಕಿರಿಮ ಇಡುಗಾ ನಿಡಿಯನ್ ಕಲ್ಪಿಸಿನ್ ಆಷ್ಟು ತಮ ದೀರ್ಘಕಾಲಿ ಅಲ್ಲಲ ಪಣಿಹಿ (ಪೋಲೆಗ್ರಾವ) ಲಕ್ಷ ವರಕ್ ತಬ್ಬ ತಮ ಮೂಲುಂ ಪಿರಿಮಾಡಿ. ಆಷ್ಟುವ ಅನ್ ದೇಹ ಮನ ಪಿರಿಮಾಡಿ.

ಧ್ಯಾನದ ನಿಂಬಲ ಕರನ ಸ್ಥಿತಿ ಕ್ರಿಯಾವಿನ್ ಮ ತಯಾರಿತಿ ನಿಂಬಲ ಕರಡಿ. ಉಚ್ಚೆಮ ಶಲಯ ನೋಲೆನಿಮಿ ಹೇಳುವ ಮನ ತಯಾರಿತಿ ಕಾಲ ಆಯ ನಾಶಿಸುತ್ತ ಹೃದ್ಯಾಕ್ರಿತಿಮಿಲ ಪೆರ ಹೇಳು ಹೃದ್ಯಾಕರನ ವಿಲ ಶಲಯ ಲಾಭನೊನ್ನಾಗಿ, ತಯಾರಿತಿ ನಿಂಬಲವಿ. ನಾಶಿಸು ಸಲಾತಯ ಅವಷಯನ್ ವಿಮೆನ್ ಆಷ್ಟು ಶಲಯ ಲಾಭನೊನ್ನಾಗಿ, ಸಲಾತಯ ವಲಂಗ್ಯವಿ.

ನಾರೋಡ್-ಕಲಾರ್ಥ

1-ನಾಶಿಸುತ್ತ (ಸಲಾತಯ) ಹೃಷ್ಯೆಲಾಂಡೆಹಿ ಡೆವ್ರಿನಿ ಅನಿವಾರ್ಯ ಕರ್ಯಾಗಿ. ಯೋ ಹೃದ್ಯ ಕಿರಿಮ ಚಿಯಲ್ಲಿ ವಯಸ್ವ ಪನ್ ಹಾ ಸ್ವಾಧೀಯಲನ್ ಮ್ರಿಂದಿಲಿ ಪಿರಿತಿನ್ ಹಾ ಸ್ವಾಧೀನ್ ವ ಅನಿವಾರ್ಯ ತೆ. ವಿಧ್ಯಾತ್ಮನೊಗೆ ಲೆಕಲನಿಕ ತಿನೊಂದು ಅನ್ನಾವ ನಾಶಿಸುತ್ತ ಹೃದ್ಯ ನೋಕರಮಿನ್ ಚಿರಿನೊನನ ಕಾಗಿಸ್ಯ. ಪರಾಲೋಽವಿಹಿ ಧಾರ್ಯಾಗಣನ್ ಪ್ರಾರಂಭೆನ್ ಪ್ರಾಗ್ನಾ ಕರನ್ನು ಲಬಿಸುವೆ ತೆ (ಸಲಾತಯ) ಗೈನಾಯ.

2-ದೀಪಾ ಹಾ ರ್ಯಾ ಪಾಸೆಲ್ಲಲ ಸಲಾತಯ ದೇವಿಸೆರ್ಪಾನಯೆಹಿ ಸ್ವಾಂಖಯನ್ ಹೃದ್ಯ ಕಿರಿಮ ಮ್ರಿಂದಿಲಿ ಪಿರಿತಿನ್ ಸ್ಥಿತಿ ದೇಹಾಲಿತ ಅನಿವಾರ್ಯ ಕಾರ್ಯಯಗಿ. ಶೆಪ್ಪಾ ಗತ್ತಿಪ್ಪ ಸಲಾತಯ, ಲ್ರಹೆ ಸಲಾತಯ, ಆಷೆ ಸಲಾತಯ, ಅಗೆಲೆ ಸಲಾತ್ಯು ಹಾ ಹೃಷ್ಯಾ ಸಲಾತ್ಯು ಯಾಡಿನಾಯ. ಮ್ರಿಂದಿಲಿಪಿವಯಕ್ಕು ಯಜ್ಞಾಪಿ ಮೆನ್ ಹಾ ಕೀಕರಿವೆನ್ ದೆಹಿಸೆರ್ಪಾನಯವಿ ಪ್ರಾರ್ಮಿನಿಮ ಹಾ ತಣಿ ಆಷ್ಟನ್ ಗೈನಿಮಿಲ ಪೆರ ರಹಿತನ್ ದೇಹಕಿನ್ ಸಮನೊವಿನ ನಾಶಿಸುತ್ತಿನ್ ಹೃದ್ಯಾಕ್ರಿತಿಮ ಸತ್ಯವ್ಯಾಪಕ ನಾಶಿಸು ಸ್ವಾಧೀನೊಗೆ ಕ್ರಿಯಾವೆಕಿ.

3-ಸಲಾತಯದ್ದಿ ಅವರತಯ (ಆವರಣ್ಯ ಕಾಲ ಇನ್ ಪ್ರಾರ್ದೆಗ) ಆವರಣ್ಯವಿ ನಿರ್ವಿಯ ಘನ್ಯಾ. ಪಿರಿತಿನೊಗೆ ಅವರತಯನಾಗಿ. ಪೆಹಣಿಯ ಚಿಲಿ ಧೂಹಿಸ ದಕ್ಷಾಂತಾ, ಸ್ವಾಧೀನೊಗೆ ಅವರತಯನಾಗಿ, ಮ್ರಿಂದಿಲಿಪಿಯಾಗಿ. ಸಲಾತಯ

ఓవు కిరిమెడ్ పమనకు మ్రుగు అవిరన్ నోవన్‌నేయ. లసేమ కిబిలావి అహిమ్రువ షలాయ ఓవు కిరిమెడ కోన్‌డేచియెకి.

4-షలాయ నిషి వెల్లావి ఓవు కిరిమ అనిఖాయ వె. నిషి వెల్లావి పెర ఓవు కరన షలాయన్ వలంగ్ర నోవన్‌నేయ. నిషి వెల్లావిన్ పమా కిరిమ ఉరాతి(తణనాతి)య.

షలుతయె లేవీలువన్

1-భ్రమర షలుతయ :

భ్రమ మ్రుగెనాన్ ఓవన్‌లేమెన్ పష్ట చిం డెయక షెవన్‌లేల లే డేల షమానవిమ ద్వకొవాయ.

2-ఘషర షలుతయ :

డెయక షెవన్‌లేల లే డేల షమానవిమ చిం భ్రమ బచినా ద్వకొవాయ.

3-మిటర్ షలుతయ :

భ్రమ బచ్చ చిం రన్ వలూక్కుల్ర ఓవన్‌లేమ ద్వకొవాయ.

4-శ్రుతి షలుతయ :

రన్ వలూక్కుల్ర ఓవన్‌లేయ యామెన్ చిం అర్ధద రాన్మీయ ద్వకొవాయ.

5-ఒళర షలుతయ :

ఓళీరయ ల్రధావిమెన్ (అల్రుయమ) చిం భ్రమ ల్రధావనా ద్వకొవాయ.

నామెడైమ్ త్రమయ

మిష్లెలితివరయ షలాయ ఓవు కరన కల షినటిమెన్ హా విన్‌న ఆరెడ్యుధియెన్ చివియ ఘన్తుచి.

1-గెరిరయచి చియల్రమ అవయవయన్ కిబిలా (మక్కొలే కాలు) డెయ కర్య, కెరకీమెన్ హో గ్రావీమెన్ నోరల అహిమ్రువ చివిమ.

- 2-న్నామేడిమల షైరసెనా షల్పాన్యా మ్రువిన్ ప్రకాశ నోకర షిటేచ్చన్ త్తుల అవిశేఖించాడు (నీడియన్) కిరిం.
- 3-నాక్సెలీర్నుల్ ర్థాజ్యర్ మి డన ప్రపం నాక్సెలీర్య అల్లెష్ట్రు అస్కోబ్ డి యన్ వెన్ ర్ష్ట్రుర్ మి. లసెం తమ ద్వాన్ ర్థర్హిస హో కాన్ డెడ్క ద్వాన్ లూ నాక్సెలీర్ కీమెడ్డి ర్థాష్ట్టెం. (1 లైని శ్యాయర్ ర్థా లాన్నేనా)
- 4-ఎంతి అని ఆప్రువెంచి తప్ప, లణి పిలి అల్లె లొ ద్వాన్ష్ట్రు అని తాగీం.
- (2 లైని శ్యాయర్ ర్థా లాన్నేనా)

سْبَحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُكَ وَلَا إِلَهَ إِلَّا كُـ.

(ష్ట్రుబిహానకల్లెష్ట్రుమిల్ లభింతిడిక లభింతాచస్త్రులుక లభింతాలు చేండ్రుక లభింతాధ్యాన కీంహిర్కె) డన ఆర్తింతక ద్వాన్ ర్థ్యుర్ మిల్.

- 6-ప్రణువ ఆఉذ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ (అల్లు లిల్లెష్ట్టెని లినాత్సెషెంతు నీరీ ర్థలీమి) యన్ వెన్ కిం.

7-బిష్ట్రులీల్లుహీ షమగ ష్ట్రుర్నుల్ గాతిహా ప్రాయాన్యా కిం.

8-క్వర్యానయెన్ తమ ద్వాన్ నా ప్రమాణ్యాక్స్ ప్రాయాన్యా కిం.

9-అల్లెష్ట్రు అస్కోబ్ డి యన్ వెన్ నాక్సెలీర్య ప్రష్ట్టా అన్ డెడ్క ర్థర్హిస ద్వాన్ లూ మస్తు మ్రువిన్ అహంక్రి ర్థక్కెల కిం.

అణిలి లిల్లెషెన్ ద్వాన్ హిస లొ తాగీం. లణిడ్ ష్ట్రుబిహాన రిబి యల్ అర్లీమి యన్ వెన్ త్తున్వరక్స్ ర్థ్యుర్ మి. (3 లైని శ్యాయర్ ర్థా లాన్నేనా)

10-షమిఅల్లెష్ట్రు లిమన్ హమిధ్ డి యన్ వెన్ ర్థ్యుర్ ర్థక్కెల వెంచి షిల్ హిస మయిలు తాగీల షిలీమ. లిల్లి తమ అన్ డెడ్క ర్థర్హిస ద్వాన్ లూ మస్తులిమ అఖ్యావె. లిల్లి అఃమ్రుతివర్యా, షమిఅల్లెష్ట్రు లిమన్ హమిధ్ వెన్వువు రిబిను లక్కల్ హమిద్ డి యన్ వెన్ ర్థ్యుర్ మి.

11-శే షమగ -

రిబిను లక్కల్ హమిద్ మిల్లెష్ట్టె షమిలుని వమిల్లెష్ట్టె అర్లీ వమిల్ ఆమాత్సిఃనా లిన్ షెడిధ్ న్ బాస్ డి యన్ వెన్ ర్థ్యుర్ మి.

ربنا لك الحمد ملء السماوات وملء الأرض وملء ما شئت من شيء بعد

12-అల్లాహు అక్బరే కియా పల్లమై ష్టృధయ కిరిమ. లయ నాఖయ చంగా నలిలడ్, ద్వాతనో అల్లాధ, ధనహిచే డెకాద్, డెపా నెకలువరద్ యన బతో అపయన్ పోలెంట లునా గావునా చో కిరిమ. ద్వాతో ఆకయెనో ఆసో కిరిమ చంగ ఆహిలివల కెకలువర కివిలు డెసువి అహిమ్మిలవ తబా గానీమ.

ష్టృధయెహి ష్టుబిహానా రిబిలియల అఃలా యన్నావెనో భూనొ వరకొ ఉషు కిరిమ. (4 లుని తయార్ ఆయ లలునోనా)

13-అల్లాహు అక్బరే యన్నావెనో కియా ష్టృధయెహి జిల నమ హిస మచువా ష్టృధ్ డెక అతర వాచిలిమ. లయ వమిపయ లునా వాచిలి ధక్కుణ్ణ ఆయ జిలవా తాబెలిమి. ధక్కుణ్ణ అత ధనియి యాబాదుల ధక్కుణ్ణ కలువ లున్డ, వమి అత ధనియయి యాబాదుల వమి కలువ లున్డ తబా మెచో ఉషురెయ ష్టున్హి.

رب اغفر لي وارحمني وارزقني واجبرني واعافي

రిబిలిఃగిరీలై, వరేహమినీ, వషణ్ణినీ, వరేష్ట్రకునీ, వథ్మా లినీ యన్నావెనో ఉషురీమ.

14-డెవైని ష్టృధయ కిరిమ. లహి పల్లమై ష్టృధయెహి కులు దేం హా కీ దేం అన్నగమనాయ కిరిమ.

15-అల్లాహు అక్బరే ఆపసు డెవైని ష్టృధయెనో జిల నాహిలిమ హా ఔఃతిధాల్ (జిల గానీమో)హి జిలిమ. పల్లమై రకాఫానోహి కులు హా కీ పరెడ డెవైని రకాఫాన్యా ఛ్వా కిరిమ. లనామ్మానో ఆయమిహికా ప్రాపీల నావ నొకిలి ష్టున్హి. లమ ప్రాపీలనావ మెచోయ.

سْبَحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلَا إِلَهَ غَيْرُكَ

ష్టుబిహానకల్లాఘుతిమ లకిహలిడ్క లతబారకచేమ్ముక లతఖాల్ త్యైడ్క లలాధలాహ (ఁ)అడిరైక.

ଅଜ୍ଞାତ (ଡେଵନୀ ରକାନାଯେହି) ଦେଵନୀ ଷ୍ଟ୍ରେଂଧ୍ୟେନ୍ ପଣ୍ଡ ବାଚିବି ତାତ୍ତ୍ଵଶ୍ରୀଧ୍ୟ ରକ୍ଷିତିରେ ଛୁଟୁଥିଲା. ଲହିଦି ଅତ୍ୱହାନ୍ ଆଲ୍‌ଲାଭାନ୍ ଦଳ୍‌ଲାଭ୍ ଲୋହ ଅତ୍ୱହାନ୍ ଅନ୍ତରେ ଲୁହମିଲାନ୍ ଅବିଦ୍ୟା ପରମ୍ପରାରେ ଯନ୍ତ୍ରିତାଙ୍କ ରକ୍ଷିତା କିମ୍ବା ଏକାକିଲେ ଯେତିମ୍ବି ଛୁଟୁଥିଲା. (5, 6 ହା 7 ମିନି ଶ୍ୟାମ ରାପ ଲାନ୍ଧନା)

୩ତ ତାତ୍ତ୍ଵଶ୍ରୀଧ୍ୟ ମେଣ୍ଡେ.

التحيات لله والصلوات والطيبات ، السلام عليك أيها النبي ورحمة الله وبركاته ، السلام علينا وعلى عباد الله الصالحين ،أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله .

اللهم صل على محمد وعلى آل محمد، كما صليت على إبراهيم
وعلى آل إبراهيم إنك حميد مجيد . وببارك على محمد وعلى آل
محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد.

أعوذ بالله من عذاب جهنم ومن عذاب القبر، ومن فتنة المحبة
والمحمات، ومن فتنة المسيح الدجال.

‘ଆନ୍ତରିକିତ୍ୟାନ୍ ଲିଲ୍‌ଲାହି ଉଚ୍ଚେଷ୍ଟାଲାବାନ୍ ବନ୍ଦନାକିତ୍ୟିବାନ୍ ଅଚ୍ଚେଷ୍ଟାଲାମ୍
ଅଲାକିକ ଅଦ୍ଵୈତାନ୍ତାବିଦିତ୍ତ ପରମାତ୍ମାଲାହି ବନ୍ଦରକାନ୍ତାନ୍ ଅଚ୍ଚେଷ୍ଟ
ଲାମ୍ ଅଲାକିନା ଉଚ୍ଚାର ଦୁର୍ବିଲ୍‌ଲାହିଚେଷ୍ଟାଲିହିନ୍. ଅତ୍ୱହାନ୍ ଆଲ୍‌ଲା ଦଳ୍
ହ ଦୁଲ୍‌ଲାଭ୍ ଅତ୍ୱହାନ୍ ଅନ୍ତରେ ଲୁହମିଲାନ୍ ଅବିଦ୍ୟା ପରମ୍ପରା
ଆଲ୍‌ଲାଭ୍ ମିଲ ଏକାକି ଅଲା ଲୁହମିଲାନ୍ ଏକାକି ଅଲା ଲୁହମିଲାନ୍ କମା
ଚଲ୍‌ଲାଭ୍ (ନ୍ତର) ଅଲା ଦୁର୍ବିରାହିମ ଏକାକି ଅଲା ଦୁର୍ବିରାହିମ ଦୁନ୍ତରକା

ಹತ್ತಿನ್ನೀಂ ತತ್ವದಲ್ಲಿ ಅಲ್ಲಾ ಮುಹಮ್ಮದಿನ್ ವಾಫಾಖಾಲಿ ಮುಹಮ್ಮದಿನ್ ಕಾರ್ಮಾ ಲಾರಕ್ಸ್‌ನ ಅಲ್ಲಾ ಹೃಬಿರಾಹಿಮ ವಾಫಾ ಆಲಿ ಹೃಬಿರಾಹಿಮ ಹೃನ್‌ನಾಕ ಹತ್ತಿನ್ನೀಂ ತತ್ವದಲ್ಲಿ.

ಅಲ್ಲಾ ಲಿಲ್‌ಲಾಹಿ ಮಿನ್ ಅಧಾರಿ ಶಭಾನ್‌ನಾಮಿ ವರಿನ್ ಅಧಾರಿಲ್ ಕಾವಿರಿ ವ ಮಿನ್ ಗಿನ್‌ನಾತಿಲ್ ಷೆಚ್‌ ವಲ್‌ಮಾತಿ ವರಿನ್ ಗಿನ್‌ನಾತಿಲ್ ಷೆಚ್‌ಹಿಡ್ ದಪ್ ಶಾಲಿ.


ಆಷ್ಟುವ ಮೆಲ್ಲಾವ ಹಾ ಪರಮ್ಲಾವ ಪಿತ್ತಿನಾದ ನಮಾ ಕ್ಷಾಮಾತಿವಿನಾ ಹೇಣ ದೇ ಗೈನ ಪ್ರಾರ್ಥನೆ ಕ್ಷಿರೆ.

ನಮಾ ಹೃವ್ ಕರನ ಸಲಾಹಯ, ಗರೀಬಿ ಸಲಾಹಯ ವೈನಿ ರಕಾಫಿನ್ ನ್ನಾ ಕಿನ್ ಹೋ ಲ್ರಹರೀ, ಅಸೆರೀ ಹಾ ಹೃಶಾ ವೈನೀ ರಕಾಫಿನ್ ಸಹರಹಿನ್ ಸಮನ್ ವಿನಿ ಸಲಾಹಯ ವನ್‌ನೆನ್‌ನಾಮಿ, ‘ಅಶ್‌ಹ್ಲಾ ಅಲ್‌ಲಾಹ್‌ಲಾಹ್ ಹ್ಲಾಲ್‌ಲಾಹ್ ವ ಅಶ್‌ಹ್ಲಾ ಅನ್‌ನ ಮುಹಮ್ಮದಿನ್ ಅಬಿದ್ರಾಹ್ ವರಷ್‌ಲ್ರಾಹ್’ ದಕ್ಷವ್ ಉಪರಿಮೆನ್ ಆಷ್ ಅಲ್‌ಲಾಹ್ ಅಹ್‌ಬರೀ ಆವಿಷಕ್ತಿ ಪರಿಸಾರಿನ್ ನಾವಿನಾ ಹಾತಿಧಾರ್ಯವ ಆತ್ಮಿಕ್ಯ ಘ್ರಾಣಿ. ಶಿವಿ ದ್ವಾರ್ ದರಿಂಜ ದಕ್ಷವ್ ಮಾಡಿ ಘ್ರಾಣಿ ಅನ್ನ ಅನರ, ದೇವಿನಿ ರಕಾಫಾಯಹಿ ಪಿತ್ತಿವೆಲ ಅಷ್ಟುವ ಹೃನಿರಿ ಸಲಾಹಯ ಹೃವ್ ಕಲ ಘ್ರಾಣಿ. ನಾಮನ್, ಸ್ವರ್ಗ ಗಾತ್ರಿಹಾ ಪರಿಸಾರಿ ಉಪರಿಮೆ ಆವಿಷ್ಯ ಕರ್ಯಾಣೆಹಿ.

16-ಅಷ್ಟಾಮಿ ಅಲಡಿಕ್ವಾತ್ ವರಷ್‌ಲಾಲ್‌ಲಾಹ್ ಯಹ್‌ವೆನ್ ಉಪರ್‌ ದಕ್ಷಿನ ವಿ ಆಷ್ಟುವ ವರ್ವಾದ ಸಲಾತಿ ಕ್ಷಿ. ದಕ್ಷಿನ

17-ಲ್ರಹರೀ, ಅಸೆರೀ ಹಾ ಹೃಶಾ ವೈನಿ ಸಲಾಹಯಹಿ ಆವಿಷ್ಯಾ ನಾಶಾಂತಿರ್ಭ್ರಾದಯಹಿ ‘ಅನವರೀನೆ’ ಯನ ಕ್ಷಾಮಾಯ ವಾಶಿವಿ. ಶಿವ ದಕ್ಷಾಣ್ ಪಾಧಯ ಸಿವಿಲಾ, ವರಿ ಪಾಧಯ ದಕ್ಷಾಣ್ ಪಾಧಯ ಯರಿನ್ ಪಿವಿಕರ, ಆಸಹಾಯ ಪೋತ್ತೊವ ಮನ ನಾಗ್ರಿಂಜಿ. ನಮ ದ್ವಾರ್ ಪರಿಸಾರಿ ನಾಶಾಂತಿರ್ಭ್ರಾದಯಹಿ ನಾವ್ ಷೆ ಕಲವ ದೇಕ ಮನ ನಾಗ್ರಿಯ ಘ್ರಾಣಿ. (8, 9 ಹಾ 10 ವೈನಿ ಆಯಾರ್‌ಪ ಎಲೆನ್‌ನ)

ಮೆಂಟೆ ವಾವಿವಿ ಸಿವಿದ್ದಿ ನಾಶಾಂತಿರ್ಭ್ರಾದಯ ಸಮಿಪ್ರತಿಷಯನ್‌ನ ಉಪರಿಮೆನ್ ಆಷ್ ಸಲಾತಿ ಕ್ಷಿ ಘ್ರಾಣಿ.




1

2

3


4



5

6

7



8

9

10

ಡಲಾನಿಯೆ ಶ್ರಮಾಧ್ವೀರ

ಪ್ರಾಥ್ಮಾಗಳಾಯಕ್ಕು ಹೃತಾತ್ಮಿ ವರಯಾ ಸಂಗೆ ಲಕ್ಷ್ಯಿತವಾಗಿ ಅನುಷ್ಠಾವಿ ಕೊಂಡಿ
ಹೃತಾತ್ಮಿವರಯಾ ಸಂಗೆ ದ್ವಾರ್ಪಾನಾಯಿನ್ ಪಣಿ ಸಂಪೂರ್ಣವಾಗಿ ಕಾಲ ಘ್ರಾಣಿ. ಹೃತಾತ್ಮಿ
ವರಯಾ ಸಂಗೆ ಲಕ್ಷ್ಯಿತವಾಗಿ ರಕಾಭಾಸಯೆ ಸಿದ್ಧಿ ಮಾಡಿ ಸಂಗೆ ಅಂತಿಮವಾಗಿ. ಹೃತಾತ್ಮಿ
ಹೃತಾತ್ಮಿ ವರಯಾ ಸಂಗೆ ರೈಕ್ವಲ್ ಹಿ ಲಕ್ಷ್ಯಿತವಾಗಿ ರಕಾಭಾಸ ರಕಾಭಾಸಕ್ಕೆ ಲೇಜ
ಸಂಪೂರ್ಣವಾಗಿ. ಹೃತಾತ್ಮಿವರಯಾ ಸಂಗೆ ರೈಕ್ವಲ್ವಾಹಿ ಲಕ್ಷ್ಯಿತವಾಗಿ ಪ್ರಾಥ್ಮಾಗಳಾಯಕ್ಕು
ಅಪಾಳಣ್ಣಾವಿಯೆನಾತ್ಮಿ, ಮಾಡಿ ಲಂ ರಕಾಭಾಸ ಸಂಪೂರ್ಣವಾಯನ್ನಾಗಿ ಅಂತಿಮವಾಗಿ.

ಪ್ರಮಾಧವಿ ಪ್ರಾತಿಂಣಣನ್ನಾಗಿ ಸಿದ್ಧಿತ್ವಾಯಿತ ಆತ್ಮಾಲ್ಪಿ ವಿಂಚಿ, ಹೃತಾತ್ಮಿವರಯಾ
ಹೃತಾತ್ಮಿ ಸೆರ್ಪಾನಾಯೆ ಸಿದ್ಧಿನ್ನಾಗಿ, ಲಂ ಸೆರ್ಪಾನಾಯಿತ ಲಕ್ಷ್ಯಿಯ ಘ್ರಾಣಿ. ಅಯ
ಸಿದ್ಧಿಗಳನ್ನು ಹೊಗ್ಗೆ ರೈಕ್ವಲ್ವಾಹಿ ಹೊಗ್ಗೆ ಘ್ರಾಣಿಯ ಘ್ರಾಣಿ. ಹೃತಾತ್ಮಿವರಯಾ ರೈಗ್ರಾಹಿ ರಕಾಭಾಸ
ಯಾಯಿತ ಪ್ರಾತಿಂಣಣ ತೋಕ್ಕೆ ಅಪೇಕ್ಷಾ ತೋಕ್ಕಾಲ ಘ್ರಾಣಿ. ಯೋಗೀನ್ ವಾಹಿ
ಅಂತಿಮವಾಗಿ ಹೈರ ಅನ್ನ ಸಿದ್ಧಿ ದೇಹಾತ್ಮಿ ಆರ್ಥಿಕ ನಾಕ್ಕಿರಿಯ ಸಿದ್ಧಿಗಳನ್ನು
ಘ್ರಾಣಿ (ಕ್ರಿ) ಘ್ರಾಣಿ.

ಡಲಾನಿ ನಿಷ್ಠಿಲ ಕರಣ ಕರಣ್ಯ

- 1-ಘ್ರಾಣಿ ಹೊಗ್ಗೆ ಮಿನಾಕಾರ್ತಿನ್ ಹೊಗ್ಗೆ ಕಾರ್ಪಾ ಕಿರಿತ.
- 2-ಹಿಲಿಲ್ ಡಿಸಾವೆನ್ ಸಿದ್ಧಿ ಮಾಡಿ ಘ್ರಾಣಿ ಗೆರಿರಣೆನ್ ಹೈರಿತ.
- 3-ಅಂತಿಮಾಬಾಯನ್ ವಾಹಿಯ ಪಿರಿತಿ ಹಾ ದ್ಯುವಿನಾಯ ಹೊಗ್ಗೆ ಶೀಲ ಸೆನಾನಾಯ
ಅನಿವಾರ್ಯ ಕರಣ ಕಾರ್ಪಾಯನ್ ಸಿದ್ಧಿತ್ವಿತ.
- 4-ಅನಾಖಾಯನ್ ಅಬಣಿತಿ ಅದಿಕ ಲೇಜ ಸಾಲ್ವಿತ.
- 5-ಘ್ರಾಣಿ ಹೊಗ್ಗೆ ಸಿನಾಯಿತ.
- 6-ರೈಕ್ವಲ್ವಾಹಿ ಹೊಗ್ಗೆ ಘ್ರಾಣಿಯನ್ ಹೊಗ್ಗೆ ಕ್ರಾಂಡಾಯನ್
ಹೊಗ್ಗೆ ಮಿನಾಕಾರ್ತಿನ್ ವಾಚಿಯನ್ ಕಿರಿತ.
- 7-ಮಿನಾಕಾರ್ತಿನ್ ಹೃತಾತ್ಮಿವರಯಾವ ಆಹಿಲಿವಾ ಯಾತ.

డలానాయే ధంతావీమ

మినిషెస్కు చలానాయే వరదకు కాలేద్, లనాటి, పల్లమ్మినా తఱశుభ్రాయెహి వాచివిలి విని వాతిబుకు అమనాకువ్వయేద్, లయ చలానాయే రూణునూవుయకు లెయ చలికూ చలామి దైలిల పెర అమనాకువిలిల కరనా ష్ట్రీట్ డెకాకు కాల ష్ట్రుచి. లాచేమ లయ (అమనాకువిలి) చలానాయెహి వాచి కిరిలుకు లెయ పాతినీనోనోనామి, చలామి ద్వనోనాయినో పాష్ట ష్ట్రీట్ డెకాకు కార చలామి దైయ ష్ట్రుచి.

నామ్రతో, చలానాయెహి రైక్కునో (అనివార్య కర్మాన్య) లిలినో లకుకో అమనాకువ్వయేనామి, లాచే చలానాయ నివ్విర్ది కిరిలె వసే లమ కర్మాను నామ్రత ఛాచ్చు కాల ష్ట్రుతు అనర చయ్యా చహిల్లు (అమనాక విలిల కరనా ష్ట్రీట్య) కాల ష్ట్రుచి.

డలానాయే వారెలారి

- 1-ఆరమిశాక తాకాలీరయ ఖార అనెన్కునో షియల్లులు తాకాలీరయనో ఉష్ట తిలో.
- 2-రైక్కులుఎహి ష్ట్రుబిశాక రాలిబియలే ఆలైలి యన్నాలునో ఉష్టలైలి.
- 3-న్నామ్రలు గెంఱుయలునోనూ ఖా న్నామ్రలు తానిల ఉప్పుకరనోనూ చాలి ఆల్లోష్టు లిలినో హమిదులు యన్నాలునో కిలి.
- 4-రైక్కులునో షిపి న్నాగెలి పాష్ట రాలిబినూ లక్కలే హమిద్ యన్నాలునో ఉష్టలైలి.
- 5-ష్ట్రీట్ డెయెహి ష్ట్రుబిశాక రాలిబియలే ఆఃలా యన్నాలునో ఉష్టలైలి.
- 6-ష్ట్రీట్ డెక పాతారెహి రాలిబిహి లిర్లెలి యన్నాలునో ఉష్టలైలి.
- 7-పల్లమ్మినా తఱశుభ్రాయ ఉష్టలైలి.
- 8-లమ తఱశుభ్రాయ చాయా వాచివిలి.

ಕಲಾಶಯ ಧರ್ಮಾಂಶ

- 1-ಷಕ್ತಿ ವನ್ಯಜೀವಿಗಳ ಪ್ರಾಣ ಕಿರಿತಿ.
- 2-ಭಾರತಿನ ಸಾಹಿತ್ಯ (ಸಾಹಿತ್ಯದ ಮೂಲ ಸಾಹಿತ್ಯ) ಉಪರಿತಿ.
- 3-ಇತಿಹಾಸ ಪ್ರಾಣಿಗಳ ಅಧಿಕಾರಿಗಳ ಸಾಹಿತ್ಯ.
- 4-ರುಕ್ಣರ ಕಿರಿತಿ.
- 5-ಧಾರ್ಮಿಕ ಸಾಹಿತ್ಯ.
- 6-ಭಾಷಾ ಲಭಿತಾ ಸಾಹಿತ್ಯ.
- 7-ಘಟ್ಟದ ಸಾಹಿತ್ಯ.
- 8-ಘಟ್ಟದ ಅನುಭಾವ.
- 9-ರಾಜ್ಯ ಸಾಹಿತ್ಯ.
- 10-ಭಾಷಾ ಸಾಹಿತ್ಯ.
- 11-ಭಾಷಾ ಸಾಹಿತ್ಯ.
- 12-ನಾನಿ ಮುಹಾಮದ್ (ಸಾಲ್) ನುಮಾದ ಸಾಹಿತ್ಯ.
- 13-ಘಳಾತಿ ದೈತ.
- 14-ಮೊಮ ಕರ್ನಾಟಕ ಸಾಹಿತ್ಯ.

ಕಲಾಶಯ ರಕ್ತ ಉತ್ಸವ ಶಿಕ್ಷಣ

استغفر الله ، أستغفر الله ، أستغفر الله ، اللهم أنت السلام و منك السلام
تبارك يا ذا الجلال والإكرام ،

لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مَعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدْدَ مِنْكَ الْجَدْدُ، لَا حُوْلَّ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ،

لَا إِلَهَ إِلَّا اللَّهُ وَلَا نَعْبُدُ إِلَّا إِيَاهُ ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الشَّاءُ الْحَسْنُ ،
لَا إِلَهَ إِلَّا اللَّهُ مُخْلِصُنَا لِهِ الدِّينُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ.

ଆଜେତାଙ୍ଗିର୍ଲେବାହୀ, ଅଚେତାଙ୍ଗିର୍ଲେବାହୀ, ଅଚେତାଙ୍ଗିର୍ଲେବାହୀ. ଅଲ୍ଲାହୁ ମହିମିମ ଅନ୍ତର୍ବାଟାମି, ଏତିନେକାଟାମି, ତବାରଙ୍କଠା ଯାଦିଲେ ତଳାଲି ପଲ୍ଲେଢ଼ିକରାମି.

ଲାଭାବାହ ଦୁଲ୍ଲେଲ୍ଲାଖୁ ବହେଦ୍ଦିନୁ ଲାଶେକାହୁ, ହେଲେ ମୁଲ୍କୁ ବିଲ୍ଲ ଖୁଲ୍ଲ ହାତିଦ୍ୱାରା ବିଶ୍ଵାସ ଥିଲା କୁଳରେ ଆଶେଷିତ କହିଲେ. ଅଲ୍ଲେଖୁ ମହିମିମ ଲାଭାବାହି ଲିମା ଆଃନାହିନ, ବିଲା ମୁଖ୍ୟ ଲିମା ମନଃନ, ବିଲା ଧନୀମାର ଦୁର୍ଦେଖି ମିନ୍ କାଳ ଶର୍ଦ୍ଦର, ଲା ହାତିଲ ବିଲା କୁଲିଲାହି.

ଲାଭାବାହ ଦୁଲ୍ଲେଲ୍ଲାଖୁ ବିଲା ନାଃବ୍ରଦ୍ଧ ଦୁଲ୍ଲାରା ଦୁର୍ଯ୍ୟାଖୁ ଲାଭନ ନିଃ ମନ୍ତ୍ର ବିଲାହୁଲ୍ଲ ଗର୍ଭାଲ୍ ବିଲାହୁପଟନାର୍ଲେ ହାଜନ୍. ଲାଭାବାହ ଦୁଲ୍ଲେଲ୍ଲାଖୁ ଉତ୍ତରାଜିନା ଲାଭଦ୍ଵିତୀ ବିଲାବି କରିବାରେ କାରିରନ୍.

ଲାଭେମ, ଗପେରେ ହା ଗେରିବି ପାଲାନାହିନ୍ ଆଜ୍ଞା

لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ ، لَهُ الْحَمْدُ يَعْبُدُهُ وَيَمْبَتِ

وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ.

ଲାଭାବାହ ଦୁଲ୍ଲେଲ୍ଲାଖୁ ବହେଦ୍ଦିନୁ ଲାଶେକାହୁ ହେଲେ ମୁଲ୍କୁ ବିଲ୍ଲ ଖୁଲ୍ଲ ହାତିଦ୍ୱାରା ବିଶ୍ଵାସ ଥିଲେ କୁଳରେ ଆଶେଷିତ କହିଲେ. ଯନ୍ତ୍ର ବେଳନ୍ ଦୂଷ ବିନାବନ୍ ଦୂଷିତିମ ପନ୍ଥାମୁଦ୍ରାଯକ କ୍ରିଯାବେଳକି.

ଆଜ୍ଞାବ ଭୁଲିବାନାର୍ଲେବାହୀ, ଅଲ୍ଲେହାତିଦ୍ୱାରା ଦେଲ୍ଲାହୀ ହା ଅଲ୍ଲେଖୁ ଆକର୍ଷଣ ଯନ୍ତ୍ରାବେଳନ୍ ନିଃନୁହନ୍ ବିନାବନ୍ ବୈଗିନ୍ଦା, ଚିଯାକା ଚମିତ୍ରାରୀଣ କିମିଲ ଅଭାବ -

لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ ، لَهُ الْحَمْدُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

ලංඡල ඉල්ලෙලාහු වහ්දුහු ලාජපිකලහු ඩොල්මූල්කු වලහුල් හමිදු වහුව අලා කුලුලි මෙපුදුන් කදීර්.' යන වදන එක් වරක්ද රසුටිම.

එසේම, සැම සලාතයන් පසුද ආයතුල් කුරේසි යන වැකිය සමග කුල් තුවල්ලාහු අභද්, කුල් අංදා බිරුබිල් ගලක් හා කුල් අංදා බිරුබින් නාස් යනාදි පරිව්‍යේදයන් උසුරිමද, ගජ්රේ හා මගිරිඩ් සලාතයන් පසු මෙම පරිව්‍යේදයන් තුන්වරක් බැහින් උසුරිමද සතුවදායක ක්‍රියාවකි.

අධ්‍යාඩව කළයුතු ක්‍රන්තියන්

ගමෙහි සිවින කළ සැම මුස්ලිම් පිරිමින් හා ස්ත්‍රීන් දිනකට සුන්නත් (කාලීන) සලාතයන් රකෘත් දෙළඟහක් ඉටුකිරීම සතුව දායකවේ. එවා ලුහර් සලාතයට පෙර හතුරක් හා පසු දෙකක්ද, මගිරිඩ් සලාතයට පසු දෙකක්ද, ඉඩා සලාතයට පසු දෙකක්ද, ගජ්රේ සලාතයට පෙර දෙකක්ද වේ. නඩි මුහම්මද (සල්) තුම මෙම සලාතයන් සැලුකිල්ලන් ඉටු කළාය. එතුමා මේ පිළිබඳව මෙසේ පවසන්නේය.

[من صلى اثنتي عشرة ركعة في يوم ولية بي له بيتا في الجنة] (رواہ مسلم)

කටයෙකු හෝ දිනකට (සුන්නත්) සලාතයන් රකෘත් දෙළඟහක් ඉටුනුරන්නේද, මහුව ස්වර්ගයෙහි තිවසක් තනතු ලැබේ. (මුස්ලිම ගන්රය ඇසුරනි)

වත්රු සලාතයද ඉටු කිරීම මුස්ලිම් වරයාට සුන්නතකි. එක් වේලාව ඉඩා සලාතයන් පසු සිට ගජ්රේ උදාවන දක්වාය. මෙයද (වත්රු) ගජ්රේහි සුන්නතයද ගම්ම සිවියෙදී හෝ ගම්මනෙහි යෙදී සිවියෙදී හෝ නඩි (සල්) තුම නොකළඩා ඉටුකළ සුන්නතය.

ତମାକ୍ଷନ୍ୟ ହା ଶିଖେ କେଲେ

ଶରୀରକ (କ୍ଷାମିକ) କଲୁତଙ୍ଗ ହା ଶରୀର (ପେଣ୍ଡି) ପିଣ୍ଡବିଳ୍ଡ କମର
କିମିରିଦିନ ଆଜିକ କଲୁତଙ୍ଗରେ.

1-අතිවාර්ය සලානයක් සමුහයෙන් ඉටු කිරීම සඳහා ඉකාමතය (සලානයේ ආරම්භය දැනුම දීම) කැඳවුයේනම්, කාලීන සලානයකි නොවිවිධිය යුතුයි. මත්ද, තබා මුහාමුම්ද (සල්) තුමා මෙයේ පවසන්නේය.

[إذا أقيمت الصلاة فلا صلاة إلا المكتوبة] رواه مسلم

ଦୁକାଳନ୍ୟ କାହିଁବିନ୍ତି ଲେବୁଲେନାମି, ଅନିଲାଁଙ୍ଗ ପଲାନ୍ୟନ୍ ନୋର
ଲେନାନ୍ କିଷିଯମି ପଲାନ୍ୟକ୍ ନୋଲନ୍ତନେନ୍ଦ୍ର.

(ଓঁচেলিম গুন্ডায আজ্ঞারেনি)

2-గැඩිය නාග ඉටුකරන සලාතයන්හි ඉමාමිවරයාගේ කිරාඥන් හෙවත් කුරාන් පාරායනාවට සවනදීම මූලිමිවරයා (ඉමාමිවරයාව ඇතුළතා සෑවනා සෑවනාවේ අතිච්චේවී). නමුත් ගාතියා පරිවහ්සය පමණක් මහු පාරායනා කළ යුතුයි. මක්තියාදයන්, එම පරිවහ්සදය පාරායනා නොකර ඉටුකරන සලාතයන් ඇවලාගැවේ.

3-පේරුන් සලාතය අවසන්වූ පසු ප්‍රමාද්‍රි ප්‍රමිතෙන්න්නා තම පහ සුව මත, වෙනත් නොගෙනකු භා සමග එම සලාතය ජ්‍රීම් පේරුන් වශයෙන් ඉටුකළ ගැකියි. එසේම, කාලීන (පුන්නත්) සලාතය ඉටු කරන්නා අනුගමනය කරමින් අනිවාර්ය (උර්ල) සලාතය ද, අනිවාර්ය සලාතය ඉටු කරන්නා අනුගමනය කරමින් කාලීන සලාතයද ඉටු කළ ගැන. මක්නිසාදයන්, තබිතායක තුමාගේ අනුගාමිකයෙක්වූ ජ්‍රීම් (රල්) තුමා මේ බව මෙසේ ව්‍යාපෘත්‍යා කරන්නේය.

දිනක් මූජාද් (රල්) තුමා නඩා මුහම්මද් (සල්) තුමා සමග ඉජා සලාතය ඉටු කළේය. පසුව මහු තම සමාජයන් කරා ගොස් මුත්ත්ට එම සලාතය (ඉමාමි ලෙස සිට තැවත) ඉටු කළේය.
(බහුරි හා මුස්ලිම් ග්‍රන්ථ ඇසුරෙනි)

4- තනිව සලාතය ඉටු කරන්නා මහු ඉදිරියෙහි සුත්ර ගෙවන් ආචරණයක් තබා ගැනීම සතුවූදායක කරුණෙකි. ඉමාමිවරයා සමග ජ්‍මාජන (සමුහ)යෙන් සලාතය ඉටු කරන්නන්ට ඉමාමි වරයාගේ ආචරණය ප්‍රමාණවන් වේ.

5-සමුහ (ජ්‍මාජන)යෙන් ඉටු කරන සලාතයේ පේළියක ස්ථාන යක් තොමූති අවස්ථාවක, පසු පේළියෙහි එක ප්‍රද්ගලයෙක් පමණක් තනිව සලාතය ඉටු කිරීම වලංගු තොවන්නේය. නමුත්, මහු තම සමග සලාතය ඉටුකිරීම සඳහා කෙනෙකුව සෞයාගත යුතුයි. තොඟසේනම්, කෙනෙකු පැමිණෙන තොක් අපේක්ෂාකර සිටිය යුතුයි. මක්නිසාදයන්, නඩා මුහම්මද් (සල්) තුමා මෙසේ පවසන්නේය.

[(الصلوة لمنفرد خلف الصف] رواه ابن ماجة وأحمد]

පේළියකට පසුව තනිවම සිට ඉටු කරන්නාගේ සලාතය පිළි ගනු තොලුවේ.

(ඛෙශ්‍ය මාරු හා අජ්මද් ග්‍රන්ථ ඇසුරෙනි)

මහුව කෙනෙකු තොලුවේනම්, මහුව පහසුවුවද, ඉමාමි වරයාගේ දකුණු පස සිට ගැනීම ප්‍රයෝගයක් තොවන්නේය. තොඟසේනම්, සලාතය තනිව ඉටු කිරීම සඳහා ඉමාමි වරයා සලාම් දෙන තොක් අපේක්ෂාකර ඉවසිය යුතුයි.

6-සලාතයෙහි පළමු පේළියෙහි සිටිමට උනන්දුවීම සතුවූදායක කරුණෙකි. මක්නිසාදයන්, නිසැකයෙන්ම, පිරිමින්ගේ පේළි යෙහි ග්‍රේෂ්චේම පේළිය පළමුවන පේළියවේ. එසේම, සලාතය

ధ్వనికరనులు, ధూమిలివరయాగే ధ్వనిశ్వరు దెసిను చిలీమిలద రుననుద్ విల షభ్యముఖయకాలె. నాని ముహమిద్ (పా) త్వమా తెలి లు మోషే ఆపణునునొయ.

【خير صنوف الرجال أولها ، وشرها آخرها ، وخير صنوف النساء آخرها ، وشرها أولها】 رواه مسلم

ప్రిమినుగే పేటియెహి గ్రేచ్‌చిలిమ పేటియ లహి ప్రాపిల పేటియవన అనర, లహి నారకమ పేటియ ఆపణునా పేటియలె. లసోల, చ్యాట్‌ను గే పేటియెహి గ్రేచ్‌చిలిమ పేటియ ఆపణునా పేటియవన అనర, లహి నారకమ పేటియ ప్రాపిల పేటియలె.

(అష్టలైత గ్రన్‌పియ ఆప్సరనీ)

【إِنَّ اللَّهُ وَمَا لَكُهُ يَصْلُونَ عَلَى الَّذِينَ يَصْلُونَ مِيَامِنَ الصَّنْفَوْفِ】 رواه أبو داود

షాబితినుమ, ధ్వనిశ్వరు పేటియెహి చిలి షలాతయ ధ్వని కరనుననుల ఆల్‌లాహే తమ ఖాగుయయను ఆహలు కరడి. తవద్, మలకు బెలవను జ్ఞార్ద్యనవరును మైను వెన్నువెను (ఆల్‌లాహుగెను) షాబిత ఆయాదె చిలితి.

(అభుధులైత గ్రన్‌పియ ఆప్సరనీ)

7-నాని ముహమిద్ (పా) త్వమా మోషే ఆపణునునొయ.

【سُورَةُ صَنْفُوكُمْ ، فَإِنْ تَسْوِيْهُ الصَّفَ منْ تَمَامِ الصَّلَاةِ】 رواه مسلم

మిలాగే (షలాతయే) పేటియను కెలిను కర చిలినున. షాబితినుమ, పేటియ కెలిను కిరిలి షలాతయెహి షామిష్రుఫీనునుబుయకి. (బ్రహ్మరి హ అష్టలైత గ్రన్‌పియ ఆప్సరనీ)

షాబితను, షలాతయ షామిష్రుఫీను ధ్వనికరనవిల పేటియను కెలిను కిరిలి హ తిరకరమిను చిలిలి ఆయుయలె.

ಶಾಸ್ತ್ರೀ-ದೇವ ಕರೀಮ

ಸಲಾಹೆಯ ಕೆವಿ ಕಿರೀಮ ಹೆಗೆನ್‌ವ ಪಲಣಕ್ ಪೋಧ್‌ಗಲ್‌ಕವ್ವಿ ಕರ್ನಾಟಕಿ. ಲಹಿ ರಕಾಫಿ ಸಲಾಹೆಯ ಮಂತ್ರಿನ ಸಲಾಹೆಯ ರಕಾಫಿ ದೇಹಕವ ಕೆವಿಕರ ಹ್ವಿ ಕಿರೀಮಕಿ. ಮೊ ರಕಾಫಿ ದೇಹಚಿಮ ಷ್ರುಗಾತಿಹಾ ಪರೆವಿಪ್ಪೆಂದು ಸಂಗ ವೆನಾನ್ ಪರೆವಿಪ್ಪೆಂದುಕ್ ಹೆಗೆ ಅಲೇಕ್‌ರು ನಾಯಕ್ ಪಾಣಿ ತೋವಿಸಬ್ ಹೆಗೆ ಪಾರುಯನ್ ಕಲ ಷ್ರುತ್ಯಿ. ಗಳೀರ್ಯ ಹಾ ಅಗೆರಿ ಸಲಾಹೆಯ ಕೆವಿಕಲ ನೋಹಿಕೆ.

ಮೆಯ ಹೆಗೆನ್ ವೆನ್‌ವೆನ್ ನೀತಿ ಸಮಿಪಾಧನಾಯ ಕಲ ಉಕಾಕಿ. ಹೆಗೆನ್ ಗಮನಾಹಿ ಸಲಾಹೆಯ ಕೆವಿಕರ ಹ್ವಿ ಕಿರೀಮ ಗ್ರೇಷ್‌ದಿಯಹಿ. ಮನ್‌ನಿಸಾದ ಯನ್, ನಾವಿ ಲ್ರಿಹಾತಿಲ್‌ (ಘಲ್) ನೂತನ ಗಮನಾಹಿ ಯೆಡ್ ಸ್ವಿ ಅವಸ್‌ಲಾವನ್‌ಹಿ ಸಲಾಹೆಯ ಕೆವಿಕರ ಹ್ವಿ ಕಲಿಯ. ಸಲಾಹೆಯ ಕೆರಿ ಕಿರೀಮ ಹಾಕಿ ದ್ವರ ವಿಯಯನ್ ಸಲಕಾನ್‌ನೆನ್ ಕಿ.ತಿ. 80 ಕಾಲ ವಿಧಾ ಅವಿಕ ದ್ವರ ಪ್ರಮಾಣಯಹಿ. ಕವಾರ್ತಕ ಅಲ್‌ಲೋ(ಗೆ ಅನ್)ವ ವಿರ್ಧೆ ನೋವನ ಗಮನಯೆಹಿ ಯೆಡ್ ಸಿವಿನ್‌ನೆನ್‌ದ, ಮಹ್ಯ ಸಲಾಹೆಯ ಕೆವಿಕರ ಹ್ವಿ ಕಿರೀಮ ಷ್ರುನ್‌ನಾನ್ ಹೆವಿ ಸಂತ್ವಾಧಾಯಕ ಕರ್ನಾಟಕಿ.

ಸಲಾಹೆಯ ಕೆರಿ ಕಿರೀಮೆ ವೆಲ್‌ಲಾವ, ನಾಲ ಗಮನಾಹಿ ಸಿಮಾಲ ಪಾಷ್‌ಕರ ಯಾಮನ್ ಆರಮಿಶಾಲಿ ನಾವನ ನಾಲ ಗಮನ ಪ್ರಮಿಣನ ತೆನ್‌ ಪಲನ್. ಈಯ ಕೆವಿರಮ ಕಾಲ ಸಿಮಾಲಕ್ ವ್ರಿಲ್‌, ಪ್ರಿಯನ್‌ಯನ್ ನೋವನ್‌ನೆಯ. ನಾಲ್ನ್, ನಾಲ ಗಮನ್ ಕಲ ಗಮನಾಹಿ ದೀನ ಸಹರಕ್ ಹೆಗೆ ವ್ಯಾಪಿ ಕಾಲ ಯನ್ ರಿಡ್ ಸಿವಿಮ ಅಧಿಷಃ ನೋಕರ ಸಿವಿಯ ಷ್ರುತ್ಯಿ. ಉಷೆ ವ್ಯಾಪಿ ಕಾಲ ಯನ್ ರಿಡ್ ಸಿವಿಮ ಅಧಿಷಃ ಕಾಲೆನ್‌ನಾಲಿ, ಉಲ ಗಮನಿಡಿ ಸಲಾಹೆಯ ಕೆವಿ ನೋಕರ ಸಮಿಪ್ರಯೆನ್‌ನ್ ಹ್ವಿ ಕಲ ಷ್ರುತ್ಯಿ.

ಅಂಟ್‌ಲಿತಿ ವರಯೆಕ್ಕ ಗಮನಯೆಹಿ ಯೆಡ್ ಸಿವಿಯೆಡ್ ಗಳೀರ್ ಸಲಾಹೆಯೆಹಿ ಷ್ರುನ್‌ನಾಹೆ ಹಾ ವಿನ್‌ ಸಲಾಹೆಯ ಹಾರ ಅನೋಹ್‌ನ (ಹಾಲ್‌ನ) ಷ್ರುನ್‌ನಾನ್ ಸಲಾಹೆಯ ಹ್ವಿ ನೋಕರ ಸಿವಿಯ ಹಾಕಿ. ಗಳೀರ್ ಸಲಾಹೆಯ ಷ್ರುನ್‌ನಾಹೆ ಹಾ ವಿನ್‌ ಸಲಾಹೆ ಹ್ವಿ ನೋಕರ ಸಿವಿ ಅಂತ್‌ನುವಾಧಾಯಕ ಕರ್ನಾಟಕಿ.

ජමිල-ඡිතතු ක්රීම

එය මගියා ලුහේ සලාතය එකී වෙළාවේ ඉටුකර, එසේමගම අස්ථි සලාතයද එකතුකර ඉටුකිරීමකි. මෙසේ කිරීම ජ්‍යෙෂ්ඨ තක් දිම් (පෙර එක් කිරීම) යනුවෙන් හඳුන්වේ. නොලැස්තම්. එම සලාතයන් දෙකම අස්ථි සලාතයේ වෙළාව පැමිණවේ එක්කර ඉටුකිරීම. මෙය ජ්‍යෙෂ්ඨ තුකිරී (පසු එක් කිරීම) යනුවෙන් හඳුන්වේ. එසේම, මගියාට මගිබි සලාතය ඉඡා සලාතය සමග ජ්‍යෙෂ්ඨ තක්දිම් (පෙර එක් කිරීම) ව්‍යායෙන් මගිබිම සලාතයේ වෙළාවේදී හෝ ජ්‍යෙෂ්ඨ තුකිරී (පසු එක් කිරීම) ව්‍යායෙන් ඉඡා සලාතයේ වෙළාවේදී හෝ ඉටුකාල හැක.

තබිනායක මූහ්මිමදු (සල්) තුමා තකුකය කරා ගමන් කළ ඇවස්ථාවේ මෙලෙස ඉටු කළ බව බුහායේ හා මූස්ලිම් ගුන්පවල වාර්තාවේ ඇත. එසේම, මගියාට රක්ඛන් සතරකින් සමන්විත සලාතයන් එකතු කළ හැකි අතර, රක්ඛන් දෙකක් බැඟින් නොවිකර මින්ද ඉටු කළ හැක.

එසේම, වර්ෂාව වැසීම හෝ අධිකව ගිනිලකම පැවතීම හෝ සුලං ගසීම යනාදී අවස්ථාවල ගම්චාසීන්ට සලාතය ඉටු කිරීම සඳහා දේවස්ථානයට යාම දූෂ්කරනායක් ලෙස පවතින්නේනම්, සලාතයන් දේවස්ථානයේ නොවි (කස්ථේ) නොකර එකතු (ජ්‍යෙෂ්ඨ) කර (පමණක්) ඉටු කළ හැක.

තබි මූහ්මිමදු (සල්) තුමා වැහි වැසු රාත්‍රීයක මගිබි හා ඉඡා සලාතයන් එකතු (ජ්‍යෙෂ්ඨ) කරමින් ඉටුකාල බව බුහායේ ගුන්පයේ වාර්තා ගතවේ ඇත. එසේම, රෝගියාටද සලාතය නිසි වෙළාවෙහි ඉටුකිරීම දූෂ්කර වන්නේනම්, සලාතයන් ජ්‍යෙෂ්ඨ (එකතු)කර ඉටු කළ හැක.

ರೆಗಿಯಾರ್ಗೆ ಕಲಾರ್ಥ

ರೇಗಿಯಾ ಕಿಟಕಿ ದೇಹಕ್ಕೆ ಮತ್ತು ಹಾನಿಕಿಲ್ಲಿ ಹೋಗಿ ಸಿದ್ಧಗೆ ಹೋಗಲಾಯ ಹೃವು ಕಿರೀಮಂತ ನೊಂಟಿಕಿ ವನ್ನನೇನಾಗಿ, ವಾರ್ಷಿಕಿ ಸಿದ್ಧಗೆ ಹೃವು ಕಾಲ ಘೂಸುತ್ತಿದೆ. ಅಂತೆ ಹೃವುಕಿರೀಮಂತ ನೊಂಟಿಕಿ ವನ್ನನೇನಾಗಿ, ತಮಾ ಆಜಾಯೆ ಹಾನಿಕಿಲ್ಲಿ ಹೃವು ಕಾಲ ಘೂಸುತ್ತಿದೆ. ಅಂತೆ ಹೃವು ಕಿರೀಮಂತ ನೊಂಟಿಕಿ ವನ್ನನೇನಾಗಿ, ದೇಪಾ ಕಿಲಿಲ್ಲಾ (ಸಿದ್ಧಗೆ ಅಂತಿಮಿಳಬಿಂಬಿತ) ದೈಸಾವಿ ದೈಸಿಕರ ಮಿನ್ ಪ್ರೀತಿಕರ ಮತ್ತು ಉತ್ಸವರ್ವಾಶಿ ನೀಡಾಗೆ ಹೃವು ಕಾಲ ಘೂಸುತ್ತಿದೆ. ಅವಿಲ ರಂಗಾಲಿವಿ ವಿಚಾ ಔಪ್ಯಧಾ ತರಮಕ್ಕೆ ಆಪಣ ಕರಮಿನ್ ಕಾಲ ಘೂಸುತ್ತಿದೆ. ರಂಗಾಲಿ ಹಾ ಔಪ್ಯಧಾ ಕಿರೀಮಂತ ಆಪಣಾ ವನ್ನನೇಂದ್ರ, ತಮ ಸಿರಾಂಸಣ್ ಸಂಭಾ ಕಾಲ ಘೂಸುತ್ತಿದೆ. ಕಿಟಕಿ ಅವಣೆಲ್ಲಾವಿಚಾ ಹೋಗಲಾಯ ಹೃವುಕಿರೀಮಂತ ಔಲ್ಲಕಿ ಸಿದ್ಧಿ ಮಂತ ನೊಂಟಿಕಾ. ನಾಲಿನಾಯಕ (ಉಲ್ಲೇಖ) ನ್ಯಾತಾ ಮೆಂತೆ ಆಪಣನ್ನನೇಯ.

[صل قائما، فإن لم تستطع فقاعدا، فإن لم تستطع فصل على جنبك، فإن لم

تستطع فمستلقيا] (رواية البخاري)

ಸಿದ್ಧಗೆ ಹೃವುಕಿರೀಮಂತ. ಲಯ ನೊಂಟಿಕಿನಾಗಿ, ಆಜಾಯೆನ್ ಹಾನಿಕಿಲ್ಲಿ ಹೃವುಕಿರೀಮಂತ. ಲಯಂದ್ ನೊಂಟಿಕಿನಾಗಿ, ಉತ್ಸವರ್ವಾಶಿ ನೀಡಾಗೆ ಹೃವು ಕರನ್ನನ್. (ಇಹಾರೆ ಗ್ರಂಥ ಆಜ್ಞಾರಹಿ)

ಶ್ರಮಿಧಾ ಕಲಾರ್ಥ

ಶ್ರೀಮಿಧಾ ಸಿದ್ಧಗೆ ಅನೀವಾರೆಯವುವಿಕಿ. ಮೆಮ್ಮೆ ದೈನಯ ಉತ್ಸಾಹ ಹಾ ಸಹಿಯೆ ಗ್ರೇಶೆದಿಮ ದೈನಯಹಿ. ಅಲ್ಲಾಹಿನ್ ಮೆಮ್ಮೆ ಪ್ರಿತಿಬಂಧಿ ಮೆಂತೆ ಆಪಣನ್ನನೇಯ.

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجَمْعَةِ فَاسْعُوا إِلَى ذِكْرِ

الله وذرروا البيع ، ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ﴾ [الجمعة: ٩]

විශ්වාසවන්තයිනි, ජ්‍යුම්ඩා (සිකුරාදා) දිනයෙහි සලාතය සඳහා මබලා කැඳවනු ලැබෙන්නේනම්, වෙළඳ කටයුතු සියල්ල අතහැර දමා, අල්ලයෝග සිහිකිරීම සඳහා (දේවස්ථානය කරා) පූභුසුප්‍ර සහ ගත වන්න. මබලා දැනුම් හා ඇඟානය ලත් බුද්ධිමත්ත් වන්නේ නම්, මෙසේ කිරීම මබලාට කුසල් සහගත කරුණකි. (අල්කුර්ඡාන්-62:9)

ප්‍රම්ඛ දිනයේ විශේෂභාවය

ප්‍රම්ඛ (සිකුරාදා) දිනයේ ජල ස්තානය කිරීම, පිරිසිදු අසුම් පැලිදීම හා සුවද විළවන් තාවටීම යනාදින් ඉස්ලාම් උර්මය අන් කළ සාර උර්මයන්ය. එසේම, ජ්‍යුම්ඩා සලාතයෙහි යෙදීම සඳහා අවයමෙන්ම දේවස්ථානයට යාමද, ඉමාත්මිවරයා පැමිණෙන තෙක් කාලීන සලාතයන්හි යෙදීම, අල්කුර්ඡානය පාරායනා කිරීම හා දික්සේ හෙවත් අල්ලයෝග සිහි කිරීම යනාදි කාර්යවල තිරත්වීමද මෙම දිනයේ විශේෂයන්ය. ජ්‍යුම්ඩා දේශනයට සවන් දීමද වෙනත් කිසු කාර්යවල තොයේදීමද අනිවාර්යවේ.

කවරෙකුහෝ ජ්‍යුම්ඩා දේශනයට සවන් තොදී සිටියේනම්, මහු ජ්‍යුම්ඩාවේ විශේෂභාවය නාස්ති කළ එයෙකු ලෙස සලිකතා ලැබේ. කවරෙකු හෝ එසේ නාස්ති කළේනම්, මහුගේ ජ්‍යුම්ඩාව අවලාගුවේ. ජ්‍යුම්ඩා දේශයට සිදුවන අවස්ථාවේ කථාබෙක යෙදීම තහනමිය.

සලාතයෙහි ජේලිවල කිසියම් හිස්තානක් හෝ තොපවතින පරිදි එඛා සම්පූර්ණ කිරීම අනිවාර්යවේ. ප්‍රමාදවී පැමිණෙන්නා ජේලින් පසුකරමින් යාම හා එම්බින් සලාතය ඉටු කරන්නන් අපහසුනාවට ලක් කිරීම තහනමිය. තමුන්, ඉදිරි ජේලිවල පවතින හිස්තාන් පිරවීම සඳහා එලෙස පසුකර යාමෙන් ප්‍රග්නයන් තොටන්නේය.

అంటే, ఆలేక్కురేఖానాయే ష్టూర్ ఆలే-కహీగే పరివిశేషయ లెద్దినా ఆరూపయనాయ కిరీమ్మడి మొమ దైనాయే విశేషభావయకి. తెలి గైన నవి ముహమిద్రు (పల్) తృతీయ అంటే పాపసాధనానేయ.

[من قرأ سورة الكهف يوم الجمعة ، سطح له نور من تحت قدمه إلى عنان

السماء...] رواه الحاكم والبيهقي

కవిరెక్క హో చిక్కురూధు దైనయెహి ష్టూర్ ఆలే కహీగే పరివిశేషయ ఆరూపయనా కరనీనేంద్రి, మధ్యగే పాద యంతెహి చిత్త మధ్యమ ఆహాయ ద్వాకువు మధ్య కెవరెహి దీపేతీయకు పత్నుర్వలు ఉంచే.

(ఖాకిలి శా అబేహకీ గ్రనీపియ ఆజ్ఞారెని)

ఓంమాతిలురుయా ఆల్మిలు ఆష్ట్ర డేవసేర్పానాయే ఆష్ట్రురకు ఉంయెను ఓమ్ కరనా తాఫిడియన్నలే మటిషీండ్ యన్న కాలైనా చల్లాయయ శార లెనానీ కిష్ట్రు చల్లాయయకు హో ఓమ్ నొకాల్ ష్టున్హి. అంటే, డెలునీ ఆది నాయ (చల్లాయయ కాఛ్లులితమ్)నీ ఆష్ట్రు కిష్ట్రు చల్లాయయకు హో ఓమ్ నొకాల్ ష్టున్హి.

ఓంమాతి లురుయా అంగ్గెనూ కర చిలినా ఆపసేర్పాలెలి కవిరెక్క డేవసేర్ ప్రాయయ న్నల పిలియెనీనేంద్రి, మధ్య డేవసేర్పానాయే ఆష్ట్రురకు ఉంయెను కెవియెను రకాఫనీ అడకాకినీ చమన్వితా చల్లాయయకు ఓమ్ నొకార ఈష్టునీ నొంగెనా ష్టున్హి. నవి (పల్) తృతీయ అంటే పాపసాధనానేయ.

[إذا جاء أحدكم وقد خرج الإمام، فليصل ركعتين وليتجوز فيهما]

(رواہ مسلم)

ఓంమాతి లురుయా (ఔలిఖూ అంగ్గెనూ కిరీమ చఱ్లూ) చూరణ్ణన్విలి, మల గెను కవిరెక్క (డేవసేర్పానాయలి) ఆల్మిలుయేంద్రి, మధ్య రకాఫనీ అడక కినీ చమన్వితా చల్లాయయకు కెవియెను ఓమ్ కరన్న.

(ఔషాలిలి గ్రనీపియ ఆజ్ఞారెని)

තවද, මහු කිසියම් තෙකනෙකුට සලාම් හෝ නොපෑසා ජ්‍රීම්භා දේශනායට සවන්දීම සඳහා සන්සුක් ලෙස අසුන්ගෙන එච්චිය යුතුයි. මද්දනාය තමාට නොපෑහැදිලි භාෂවන් සමන්විත වූවද එයට සවන් දි සිටිය යුතු අතර, තමාගේ අසල සිවිත්තන් සමග අතිනතා නොදිය යුතුයි.

කවරකු ජ්‍යෙෂ්ඨ සාහතයේ එක් රක්ෂණයක් හෝ ඉමාතිවරයා යටතේ ඉවුකිරීම සඳහා සේන්තුවියේද, මහුද ජ්‍යෙෂ්ඨ සාහතය සම්පූර්ණ කළ ලුතුයි. මන්දායත්, තබු මුහුමිලද (පල) තුමා පැවැසු බව අඩු බුගෝරු (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

[من أدرك ركعة من الجمعة ، فقد أدرك الجمعة] (رواية البيهقي)

කවරකු ජ්‍යෙෂ්ඨ සලාතයෙහි රක්ෂණයක් සඳහා වුවද යොත්ද වුයේද, මහු ජ්‍යෙෂ්ඨ සලාතය (සම්පූර්ණයන්ම) ලබා ගත්තෙකි.
(ගෙහක් ගුන්රය ඇසුරකි)

කවරකු රකෘතයකට වඩා අඩු ස්ථානයෙහි එනම්, දෙවනි රකෘතයේ රකුදලෙන් පසු ඉමාම්වරයා සමග සේන්දු වූයේනම්, මහුව ජ්‍රම්මා සලාතය අභිමිවේ. එබැවින් මහු ලුහර් සලාතයේ නියියන (අධිශ්චාන)යෙන් සලාතයෙහි පිවිස ඉමාම් වරයා සලාම් දැන්නායින් පසු ලුහර් සලාතය ලෙස එය සම්පූර්ණ කළ යුතුයි.

ଶ୍ରୀ କଲାତାଯ

විත්ත් සලාතන මූසල්ලම් වරයා කිසීම අවස්ථාවක හෝ අත්‍යුතු නොකර ඉවුකළ යුතු (නැඩිතුමාගේ) වැදගත් ගෙ(සුන්නතය)කි. එය පුද්ගලයෙකු රාජීයෙහි ඉවුකරන කාලීන (සුන්නත්) සලාතනයන් අතර අවසානවම ඉවුකරන එක් රක්ෂණයකින් යුත් සලාතනයකි. එකී වේලාව, ඉපා සලාතයෙන් පසු සිට අවස්ථාව උදාවන

ಧಕ್ಕೆಲ್ಲಾಯ. ವಿಶೇಷ ಸಲಾಹೆಯಲ್ಲ ಪೆರ ರಕಾಳನ್ ದೇಹಕವ್ ಹೋ ರಕಾಳನ್ ಸಹ ರಕ್ ಹೋ ರಕಾಳನ್ ಧಹಯಕ್ ಧಕ್ಕೆಲ್ಲಾ ಅವಿಕವ ಹೋ ಹೃದಿ ಕರ, ಪಣ್ಣಿ ವಿಶೇಷ ಹೃದ್ವಕಾಲ ಘನ್ಯಾಯ.

ಉತ್ತರಾಯ ಶ್ರವಣಾಶ ಕಲಾಶಯ

ಉತ್ತರೆ ಸಲಾಹೆಯಲ್ಲ ಅಧಾಲ ಕಾಲೀನ ಸಲಾಹೆಯನ್ ನಾಲಿ ಮ್ರಿಂತಿಮ್ರಿ (ಉಲ್) ನ್ಯಾಮಾ ಗಮನೆಹಿ ಯೆಡ್ದೆನಾವಿವಿದ್ ಗಮನೆಹಿ ಸಿವಿನಾವಿವಿದ್ ನೊವರಧ್ವಾ ಹೃದ್ವಿ ಕಾಲ ಶ್ರವಣನ್ ಘನ್ಯಾಶಯ(ಂಗ)ಹಿ. ತೆಯ ತೆಕಾಲಿ ರಕಾಳನ್ ದೇಹಕವಿನ್ ಸಮನ್ವಿತ ಸಲಾಹೆಯಹಿ.

ಮೆಕ್ಕಿ ವೆಲಾವ ಅಶಯಮ ಉಧ್ವಾವಿಮೆನ್ ಸಿವಿ ಉತ್ತರೆ ಸಲಾಹೆ ಧಕ್ಕೆಲ್ಲಾಯ. ಕವಿರೆಕ್ಕಾವ ಹೋ ಉತ್ತರೆ ಸಲಾಹೆಯಲ್ಲ ಪೆರ ತೆಯ ಹೃದಿ ಕಿರಿಮಲ ಅಪಣಣ ವನ್ನನ್ನನಾಮಿ, ಮಣ್ಣಾವ ಲಿಯ ಉತ್ತರೆ ಸಲಾಹೆಯನ್ ಪಣ್ಣಿ ಹೋ ಹೃದ ಮ್ರಿಂತಾಲ ಪ್ರತಿನಿಂದಿ ಪೆರ ಹೋ ಲನಾಮಿ, ಉಪ್ಪೆ ಸಲಾಹೆಯಲ್ಲ ಪೆರ ಮಣ್ಣಾವ ಸಿಹಿ ಲನ ಅವಚೆಲ್ಲಾವಕ ಹೃದ್ವಕಾಲ ಹಾಕ. ಕ್ಷಮಕಾನಿಸಾದ ಯನ್, ಮೆಡಿನ್ ಲಹಿ ವೆಲಾವ ಅವಚನ್ನಾವೆ.

ರ್ಯಾ ಕಲಾಶಯ

ರ್ಯಾ ಹೆವನ್ ಅವ್ಯಾರ್ಥ್ಯ ಸಲಾಹೆಯೆ ವೆಲಾವ, ಹೂರ ಹೆಲೆಲಯಕ ಪ್ರಮಾಣ ಯಲ್ಲ ಉಬ್ಬಿ ಬಲ್ಲಾ ಯಾಗೆತಿ ಸಿವಿ ಹೃದ ಮ್ರಿಂತಾಲ ಪ್ರತಿನಿಂಬಿ ತೆಕ್ಕೆ ಧಕ್ಕೆಲ್ಲಾ ಪ್ರಿ ಕಾಲವಿ. ರ್ಯಾಲ್ ಅಲ್ಹಾ ಹೆವನ್ ಹಾತೆ ಅವ್ಯಾರ್ಥ್ಯ ಸಲಾಹೆ ಮಾಡಕ್ ಪೆರದ್, ರ್ಯಾಲ್ ಗಿನ್ಹೆ ಹೆವನ್ ನೊಮಿನಿ ಅವ್ಯಾರ್ಥ್ಯ ಸಲಾಹೆ ಮಾಡಕ್ ಪ್ರಮಾಣಯನ್ದ್ ಹೃದ ಕಿರಿಮಲ ಸತ್ಯಾಪಿ ಧ್ಯಾಯಕ (ಘನ್ಯಾಶಯ) ಕರ್ತೃಹಿಕಿ. ಲಂಜೆಮ, ನೊಮಿನಿ ಅವ್ಯಾರ್ಥ್ಯ ಸಲಾಹೆ ಚಂಹಾ ಪಿಲಿನಿಮಲ ಪೆರ ರವ ಹೃದಿ ಅನ್ನಾಖವ ಕಿರಿಮಲ್, ಹಾತೆ ಅವ್ಯಾರ್ಥ್ಯ ಸಲಾಹೆ ಹೃದಿ ಕರನ ತೆಕ್ಕೆ ಆಹಾರ ಅನ್ನಾಖವ ನೊಕರ ಸಿವಿಮಲ ಘನ್ಯಾಶಯನ್ನಾವೆ. ಮೆಲ್ಲ ಲಬ ನಾಲಿ ನ್ಯಾಮಾಗೆ ಅನ್ನಾಗಾಮಿಕ ಬ್ರಹ್ಮರ್ಥಾ (ರಲಿ) ನ್ಯಾಮಾ ಮೆಣೆ ಖರೆನ್ ಕರನ್ನನ್ಯಾಯ.

[كان النبي ﷺ لا يخرج يوم الفطر حتى يفطر ، ولا يطعم يوم النحر حتى يصلي] (رواه أحمد وغيره)

ನಾನಿ ಮುಹಾಮದ್ (ಖಲ್) ತ್ವಂ ನೋಮಿನಿ ಅವುರ್ದು ದೈನಯೆ ಆಹಾರ ಅನ್ನ
ಹಬ ನೋಕರ (ಉಲ್ಲಾಸಯವ) ಪಿටಿನೀ ನೋವಿಮೆನ್‌ಡ, ಹತ್ತೆ ಅವುರ್ದು ದೈನಯೆ
ಉಲ್ಲಾಸಯ ಅವಷಣೆಯನಾ ನೋಕ್ ಆಹಾರ ಅನ್ನಹಬಯನೀ ನೋರ ಲೆಮಿನ್‌ಡ
ಅಷ್ಟೆ ವೀ ಆತ. (ಖಂತ್‌ಲ್ಡ್ ಹಾ ಲೆನಾನ್ ಗ್ರಂಡ್ ಆಷ್ಟರನ್ನಿ)

ಅವುರ್ದು ದೈನಯೆ ಮಿನಿಷ್ಟನ್ ಲೆಂಜನ ಅಷ್ಟೆ ಪ್ರಾಯ್ಲಿ ತಾಂತ್ರ ಅಲಂಕಾರ
ವನ್ನ ಕರ ಗೆನೀಮ ಯತ್ತಾಪ್ರಾಯಕ ಕರ್ತೃತ್ವಕಿ. ಉಂಟೆ, ಅವುರ್ದು ಉಲ್ಲಾಸ
ಪಿವಿಂತಿಯಕ ಹಾಗ್ರಿ ಕಿರಿಮಂದ ಯತ್ತಾಪ್ರಾಯಕ ಕರ್ತೃತ್ವಕಿ.

ಮೇಲ ಉಲ್ಲಾಸಯವ ಚೆನ್ನಿನ್‌ಡ ಉಳಣಾಗಿವಿಯ ಪ್ರತ್ಯು ಬಬ ನಾನಿ ಮುಹಾಮದ್
(ಖಲ್) ತ್ವಂ ಆಹಾರ ಆತ. ಉಂಟೆ ಚೆನ್ನಿನ್‌ಡ ಮೆಯವ ಆತ್ತಾಲನ್‌ಲೆವತಿ.
ಮಿನಿಷ್ಟ ಉಲ್ಲಾಸಯ ಹಾಗ್ರಿಕರನ ಅವಷೆಲ್ಲವೆ ಲಡಿನ್ ಬೈಧಾರವ ಜಿವ ಉಲ್ಲಾಸಯ
ಅವಷಣೆಯೆಲೆನೀ ಅಷ್ಟೆ ಡೆಂಗನಾಯವ ಸವನ್ ದ್ಯಾ ಯತ್ತಾಪಿ. ಅವುರ್ದು ಉಲ್ಲಾಸಯ,
ಹ್ಯಾತ್‌ಬಾ ಡೆಂಗನಾಯವ ಪೆರ ಹಾಗ್ರಿಮಿವರಯ ಹಬ ನಾಗ್ ಆರ್ಯನಾ ಕರನ
ರಹಳಿನೀ ಡೆಂಗ ಕಿನ್ ಉಲ್ಲಾಸಯವಿ.

ಮೇಲ ಉಲ್ಲಾಸಯ ಚಾರ್ಚಾ ಅಧಿಕಾರ ಹೆಗ್ ಹಾಕಾಲನ್ ಕೀಲ ಉನಿವ್ಯಾಯವೆ. ಅವುರ್ದು
ಉಲ್ಲಾಸಯೆ ಪಲ್ಲಿಮ್ ರಹಳಾನಯೆ ನಾಕ್‌ಲೀರ್ತ್ಯಾಲ್ ಹಾಗ್ರಿಲಿ (ಖಾರ್ಮಿ
ಹಬ ನಾಕ್‌ಲೀರ್ಯ) ಅವಷಾ, ಆರ್ಮಿಹಬ ಪ್ರಾರ್ತಿಹಾವ್ಯ ಉಷ್ಟೆಲೆನೀ ಅಷ್ಟೆ
ಹಬ ವರನ್ ಅಲ್ಲಾಪ್ರಾ ಅಕ್ವಾಬ್ಯ ಯತ್ತಾಲೆನೀ ನಾಕ್‌ಲೀರ್ಯ ಉಷ್ಟೆಯ ಪ್ರತ್ಯು.

ಲಹ್ ಲಹ್ ನಾಕ್‌ಲೀರ್ಯ ಉಷ್ಟೆರನಾಲೆವ್ಯ ದ್ಯಾ ಉಂಟಿಯ ಯತ್ತಾಪಿ. ಅಷ್ಟೆಲ
ಅಲ್ಲಾಪ್ರಾ, ಲಿಂಗಮಿ ಉಲ್ಲಾಸಯ ನಾಹಿಂ ಪರೆಲಿಪೆಂದ ಪರೆಲಿಪೆಂದ
ಯಕ್ವೆ ಉಷ್ಟೆಯ ಯತ್ತಾಪಿ. (ಪಲ್ಲಿಮ್ ರಹಳಾನಯ ಅವಷಣೆಕರ) ಡೆಂಗನಿ ರಹ
ಅನ್ನ ಉಳಣ ಯತ್ತಾಪ್ರಾಯೆಲೆಯನೀ ಜಿವ ನಾಗ್ರಿವಿನಾಲೆ ಅವಷಣ ನಾಕ್‌ಲೀರ್ಯ ಹಾಯ
ಆಂತ ವರನ್ ನಾಕ್‌ಲೀರ್ಯ ಉಷ್ಟೆಯ ಯತ್ತಾಪಿ.

ಅವರ್ತ್ಯ ಸಲಾಹೆಯ ಪೇರ ಹೋ ಪಣ್ಣಿ ಯಾದೆನಾ ಕಾಲೆ ತೂಲ ಕೀಟ್ಯಾ
ಕಾಲೆನ (ಪ್ರಾಣಿನಾಮ) ಸಲಾಹೆಯನ್ನು ನೊಂದನ್ನೇಯ. ಕವರೆಕ್ಕಿ ಹೋ
ರಹಾಣಯಕ್ಕೆ ಹೃತಾಮಿ ಸಂಗೆ ಹೃತ್ಯ ಕೀರಿಮ ಅಹಿತಿಲ್ಲವೆಯನಾಲಿ, ಹೃತಾಮಿ ವರಯಾ
ಸಲಾಹೆ ದ್ವಾರಾಯಿನ ಪಣ್ಣಿ, ಮಹು ನಾಗಿವ ಅಹಿತಿಲ್ಲ ಕೊಂಡ ಸತಿಪ್ರರೇಣ
ಕಾಲ ಘ್ರಾಣಿ.

ಪ್ರಾಂಗಳಯಕ್ಕು ಪ್ರಾಂತಿಕೆನಾ ಅವಚೇರಾವೆ ಹೃತಾಮಿವರಯಾ ಕ್ವಾನ್‌ನು, ದೇಶ
ನಾವ ಪವತ್ತಿಲಿನ್ ಚಿರಿಯೆನಾಲಿ, ಮಹು ಅಷ್ಟಾನ್‌ಗೆನಾ ಬಾಧಿವಿ ಲಂ ದೇಶನಾ
ವಿ ಸವನ್ ದೈಯ ಘ್ರಾಣಿ. ದೇಶನಾವ ಅವಚನ್‌ವೆಲೆನ್ ಪಣ್ಣಿ ಮಹು ಅವರ್ತ್ಯ
ಸಲಾಹೆ ಹೃತ್ಯ ಕಾಲ ಘ್ರಾಣಿ. ಮೆಯ ನಾನಿಯೆನ್ ಹೋ ಸತಿಪಾಯೆನ್ ಹೋ
ಹೃತ್ಯ ಕೀರಿಲೆನ್ ಪ್ರಾಣಿಯಕ್ಕೆ ನೊಂದನ್ನೇಯ.

ರಣಾಕ್ರಿ ಕಲಾಶಯ

ರಣಾಯಾ ಸಲಾಹೆಯಾಗಿ ವಿಂಗೆಂಬಾವಯ ಗೈನ ನಾಲಿ ಶ್ರಾವಣಿತ್ಯ (ಸಲ್) ನ್ಯಾ
ನ್ಯಾ ಮೆಂಚೆ ಪವಚನ್ನೇಯ.

[من شهد الجنائزه حتى يصلى عليها؛ فله قيراط ، ومن شهد لها حتى تدفن ؛
فله قيراطان] قيل وما القيراطان ؟ قال : [مثل الجبلين العظيمين] (متفق عليه)

‘ಕವರೆಕ್ಕ ರಣಾಯಾ (ಅವಚನ್) ಕವಣ್ಣಿವಲೆ, ಸಲಾಹೆ ಹೃತ್ಯಕರನ
ತೋಕ್ಕ ಸಹಾಗಿ ವ್ಯಾಯೆನಾಲಿ, ಮಹುವ ಲಕ್ಕ ಕೀರುತಯಕ ಕ್ವಲಿಯಾದ, ಮಹು
ಭ್ರಾತಿಧಾನಯ ಕರನ ತೋಕ್ಕ ಸಹಾಗಿವ್ಯಾಯೆನಾಲಿ, ಮಹುವ ಕೀರುತ ದ್ವಾಕಕ
ಕ್ವಲಿಯಾದ ಲಾರೆ’ ಯನ್ನಾವೆನ್ ನಾಲಿನ್ಯಾ ಪ್ರಾವಣ್ಣಿವಲ ‘ಕೀರುತ ದ್ವಾಕಕ್
ಯನ್ನಾವೆನ್ ಹಾಡಿನ್ವನ್ನೇನ್ ಕ್ವಾಂಕ್ಯಾಡ ?’ ಯನ್ನಾವೆನ್ ಲಂತ್ಯಾಗೆನ್ ವಿಲ
ಸನ ಲ್ಯಾಡ್‌ದ್ಯೆ. ಲಿವಿ ಲಂತ್ಯಾ ‘ಲಯ ವಿಗಾಲ ಕ್ವಾಲ ದೆಕಕವ ಸಮಾಂತರವೀ’
ಯನ್ನಾವೆನ್ ಪ್ರಾಂಚಿಯ.

(ಬ್ರಹ್ಮರ ಹಾ ಅಂತಿಮಿ ಗ್ರಂಥ ಅಷ್ಟಿರಹಿ)

ଶ୍ରୀକୃଷ୍ଣ ଦ୍ୱାରା ପ୍ରକଳ୍ପିତ କୋନ୍ଦର୍ଦ୍ଦୟ

- 1-ନିଷିଦ୍ଧନ୍ତ ହେବନ୍ ଓ ଜିନ୍ ଅନନ୍ତରୁଲ ଅଧିଶ୍ଵରଙ୍କ କିମ୍ବିମ.
- 2-କିଲିଲାବ ଦେସର ଅନିତ୍ରବ ଜିମ୍ବିମ.
- 3-ଆପରନ୍ସ ହେବନ୍ ଆପରନ୍ସ କାଳ ଛନ୍ଦ ପ୍ରଦେଶ ଆପରନ୍ସ କର ଜିମ୍ବିମ.
- 4-ପିରିଷିଦ୍ଧଲେବନ୍ ଜିମ୍ବିମ.

ଶ୍ରୀକୃଷ୍ଣ ଦ୍ୱାରା ପ୍ରକଳ୍ପିତ କ୍ରମିକ

- ଶ୍ରୀକୃଷ୍ଣବ ପିରିଷିଯେକାଗେନାମି, ଲହି ପଥ୍ରପାତା ଦ୍ୱାରିଯେନାଂ୍ଦ, ଲିଙ୍ଗ ଚନ୍ଦ୍ରକାଣେ ନାମି, ଲହି ମଦ୍ୟପାତା ଦ୍ୱାରିଯେନାଂ୍ଦ ଦୂମାମି ପରଯା ଜିମ୍ବିଯ ଛନ୍ଦକି. ପାତାକାଳ ଦୁର୍ବ୍ଲ କରନ୍ତାନାଂ ମଧ୍ୟରେ ପାତାପାତା ଲୀ ଜିମ୍ବିଯ ଛନ୍ଦକି.
- 1-ଅଲ୍ଲାହୁ ଅକ୍ବର୍ ଯନ୍ତ୍ରଲେବନ୍ ଆକାଶକ ତାକାଲିରଯ ପାତା, ଆଲାଦା, ଲିଙ୍ଗମିଳ ପାତା ଛାରୁ ଗାତିଲା ପରେଲିପ୍ତଦ୍ୟ ପାତାଯନା କିମ୍ବିମ.
 - 2-ପାତାପାତା, ଅଲ୍ଲାହୁ ଅକ୍ବର୍ ଯନ୍ତ୍ରଲେବନ୍ ତାକାଲିରଯ ପାତା, ତତ୍ପର୍ତ୍ତିଶ୍ଵରଦ ଯେହି ପାତାପାତା ଯେ ମୁହମମ୍ଦିନ୍ (ପାତା) ତୁମର ପାତାଲାନ୍ ପାତାପାତାମ.
 - 3-ପାତାପାତା, ଅଲ୍ଲାହୁ ଅକ୍ବର୍ ଯନ୍ତ୍ରଲେବନ୍ ତାକାଲିରଯ ପାତା, ଶ୍ରୀକୃଷ୍ଣବ ଲେନ୍ତ୍ରଲେବନ୍ ପ୍ରାପିଲନା କିମ୍ବିମ.

ଶ୍ରୀକୃଷ୍ଣବ ଲେନ୍ତ୍ରଲେବନ୍ କରନ ପ୍ରାପିଲନାମ

ଶ୍ରୀକୃଷ୍ଣ, ଲେନ୍ତ୍ରଲେବନ୍ ପାତା ପାତାପାତାନ୍ କାଳ ହେବା.

اللهم اغفر له وارحمه واعف عنه واكرم نزله ووسع مدخله
واغسله بالماء والثلج والبرد ونقه من الخطايا كما نقيت الشوب الأبيض
من الدنس وأبدلها دارا خيرا من داره ، وأهلا خيرا من أهله ، وزوجا
خيرا من زوجه ، وأدخله الجنة وأعذه من عذاب القير ومن عذاب النار.

අල්ලාභුම මගිරිලභු, වර්හමභු, වෘගිහි, වහ්නු අන්හු, වෘක් රිම තුස්ලභු, වවස්සිහි මද්(ක්)හලභු, වුෂ සිල්හු බිල්මාද වස් තල්පි වල්බර්දි, වනක්කිහි මිනල් (ක්)හතායා කමා තක්කයි තස් සවබල් අඩියල මිනද් දනසි, වෘබිදිලභු අරන් ක්හයිරන් මින් අරිහි, වෘහ්ලන් කයිරන් මින් අහිලිහි, වසව්පන් හයිරන් මින් සවපිහි, වෘද්හිල්හුල් ජන්නත්ත වෘඉද්හු මින් අදා බිල් කබිර වමින් අදකින් තයි.

තේරිම: දෙවියන්, මහුව පව සමාවද, භාග්‍යද, ආරෝග්‍යද ලබාදෙනු මැත්ති. මහුගේ පාපයන් විනාශ කරනු මැත්ති. මහු (දැනට) පිවිස සිවින ස්ථානය විශාලකර ගරු කරනු මැත්ති. මහුව ගිනිල හා පිනි දියෙන් සේදනු මැත්ති. මබ සුදු රෙදි කිලිව කසලන් පවිත්‍ර කරන සේම, මහුගේ පාපයන් පවිත්‍ර කරනු මැත්ති. මහුගේ නිවසට වඩා, හොඳ නිවසක්ද, මහුගේ පවුල් ඇුතින්ට වඩා, හොඳ පවුල් ඇුතියෙන්ද, මහුගේ බිරිඳට වඩා, හොඳ බිරියෙන්ද, ලබා දෙනු මැත්ති. මහුව ස්වර්ගයෙහි ප්‍රවෙශ කරනු මැත්ති. මහුව මිනිවල හා තරකාදියෙහි ටෙද තාවන් ආරණ්‍ය කරනු මැත්ති.

اللهم اغفر لحينا و ميتنا و صغيرنا و كبرنا و ذكرنا و أئشانا و شاهدنا و غائبنا،

اللهم من أحياه منا فأحييه على الإيمان ، ومن توفيه منا فتوفه على

الإسلام ، اللهم لا تحرمنا أجره ولا تضلنا بعده.

අල්ලාභුම මගිරි ලියියිනා, වමයියිනා, වක්කියිනා, වස්ගිරිනා, වක්කියිනා, වස්කිරිනා, වෘන්සිනා, වෘහ්නිදිනා, වගාඉඩිනා, අල්ලාභුමම මන් අහ්යයිතභු මින්නා, ගෘහ්යයිහි අලල් රමන්, වමන් තවන් ගයිතභු මින්නා, ගතවාගැනු අලල් ඉස්ලාම්, අල්ලාභුමම ලාතන් රිමිනා අඡිරභු වලාතුලිල්නා, බංධභු.

තේරුමේ : දෙවියනේ, අප සමග පීවතුන් අතර සිටින්නන් හා මලවුන්ටද, අපගේ කුඩාවුවන් හා වැඩිහිටියන්ටද, අප පිරිමින් හා ස්ත්‍රීන්ටද, අප අතර පැමිණ සිටින්නන් හා නොසිටින්නන් වද, පවා සමාව ලබා දෙනු මැත්ත්වී. දෙවියනේ, මබගෙන් කව රෙකු අප අතර පීවත් කරවන්නේද, මහුව රෝන් හෙවත් වියේ වාසභාවයෙන් පීවත් කරනු මැත්ත්වී. කවරෙකු අප අතරින් රෝ තෙයට ලක් කරන්නේද, මවුන් ඉස්ලාමයෙන්ම තැසි යාමට පිහිටවතු මැත්ත්වී. දෙවියනේ, අපෙන් මහුව ලැබෙන කුලිය තහනම් නොකරනු මැත්ත්වී. මහුගෙන් පසුව අපව නොමැටි යොමු නොකරනු මැත්ත්වී.

4-පසුව, අල්ලසු අක්සර් යනුවෙන් තක්සිරය පවස, මදක් රැදී සිට අස්සලාමු අමෙළක්කුම් වර්ජීමතුල්ලාභි ව්‍යාපෘතිය යනු වෙන් තම දකුණු දෙසට හැරී එක් සලාමයක් කිමි.

ගේහනී මානාවක් මාස 4 ක් සම්පූර්ණව හෝ රට වඩා මාස ගනනින් වැඩි බිජින්දකු තැසිගිය ස්ථාවරයෙන් ප්‍රසුත කළේනම්, එය වෙනුවෙන් ජ්‍යායා සලාතය ඉටුකළ යුතුයි. මාස 4 කට වඩා අඩුවුවද, ජ්‍යායා සලාතය ඉටු නොකර හැමදානය කළ යුතුයි.

සරට බලධාර අල්ලාන්, ඔතුගේ අත්ත කෙකරුවේ
තේස් ලෙස සලාතය ඉටු කෙරමට මග ජෙන්වා
ඔතුගේ තාග්‍යත් ජෙන්ල කරනු මැත්ත්වී
අප දැමට...

وَصَلَى اللَّهُ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ وَعَلَى آَلِهِ وَأَصْحَابِهِ وَسَلَّمَ.
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

పర్వత

విషయ	ప్రాప్తి
1- తిరిచ్చిద్దుకులు లూ నైమ్మిలు	- 3
2- నితీచండ్ల నీనిరినీను	- 4
3- లె ల్రూ ఆహకులీలు	- 5
4- ఖ్రొ (డ్యూలునాయ) కీరిలు	- 6
5- ఆమెంచ్ లూ తిరిమ్మెంచ్	- 8
6- అనిలుఱ్సు ర్ల చేణునాయ	- 9
7- భయమిల్లుత్తి కీరిలు	- 10
8- నైమ్మిలు - సలూనాయ	- 11
9- నైమ్మిలెలు జ్వలు	- 12
10- సలూనాయిలు ఆముడ్లెలు	- 18
11- సలూనాయు అమునులీలు	- 19
12- సలూనాయు లూత్రెలు	- 19
13- సలూనాయు అర్చును	- 20
14- సలూనాయును ఆష్ లష్టరున ద్రుక్కర్లు	- 20
15- అబెన్ బిలు కులు జ్వల్లు జ్వన్నునాయును	- 22
16- శమిఖునాయ లూ లణి అప్పులు	- 23
17- కుచ్చెర్లు - కెక్కలి కీరిలు	- 26
18- శమిలు - లక్షులు కీరిలు	- 27
19- రెంగుయులు సలూనాయ	- 28
20- ప్రుమిఖు సలూనాయ	- 28
21- విన్లు సలూనాయ	- 31
22- గంచీరులు జ్వన్నును సలూనాయ	- 32
23- రండ్ సలూనాయ	- 32
24- శ్రీనాయు సలూనాయ	- 34



مطبعة النرجس التجارية
NARJIS PRINTING PRESS

تلفون : ٢٣٦٦٦٥٤ / ٢٣٦٦٦٥٣

فاكس : ٢٣٦٨٦٦٦ البريادن

الطهارة والصلوة

سنہالی

رد مک ۷-۷۰-۸۱۲-۹۹۷۰



المكتبة العامة للداعية والإمام د. دوسية الحامات سلطان

الله يحيى بن عبد الله بن عبد الله بن عبد الله بن عبد الله

THE COOPERATIVE OFFICE FOR CALL & FOREIGNERS GUIDANCE AT SULTANAH
Tel: 4240077 Fax: 4251009 P.O.Box 12675 Ryadh 11563 K.S.A. E-mail: sultanah22@hotmail.com